

# **බුද ගුණ හාවනාවෙන් නිවනට**

(සියලුම හිමිකම ඇවිරිණි)

**දන්කන්දේ දමීමරතන හිමි**

## තමන් තමන්ම රවටා ගැනීමක්...

ප්‍රායෝගික පදනමක පිහිටා අප විසින් ඉදිරිපත් කර ඇති ධම දේශනා පොත්-පත් ආදිය උපයෝගී කර ගෙන ප්‍රත්‍යාස්‍යමය හාවනා අත්දුකීම් තමා විසින් ම ලබා ගන්නේ නම්, ඒවා එලෙසින්ම කොඩිකර ඉදිරිපත් කිරීමෙන් ඇතිකර ගනු ලබන ‘තමන් තමන්ම රවටා ගැනීමේ මූලාවෙන්’ මේමට හැකි බව කරුණාවෙන් සළකන්න.

කවර හෝ උපුටා ගැනීමක් දක්වන අවස්ථාවන්හි දී ඒවායේ මූලාශ්‍යන් දක්වා සඳාචාර සම්පන්න වන එක ඉතා අගනේ ය.

## පෙරවදුන

සැම බොද්ධයකු මිසින්ම බලාපොරොත්තු වන නිවන් අවබෝධ කිරීම සඳහා, ඉද්ධාව ඉන්දිය ධර්මයක් හා බල ධර්මයක් වශයෙන් දියුණු කර ගත යුතු ය. ඒ සඳහා බුදුගූණ හාවනාව බෙහෙවින්ම ඉවහල් වනු ඇත. බුදුගූණ හාවනාව වඩාත් සුදුසු වන්නේ ගුද්ධා වරිත වලින් යුතු යෝගාවටරයන්ට බව පිළිගත් සම්ප්‍රදායික මතය වුවත්, බුදුගූණ හාවනාව නිසි පරිදි කළ හැක්කේ ප්‍රයා වරිතයන්ට පමණි. එවැනි ප්‍රයා වරිත වලින් යුතු අයට මෙම පොත ඉතා ප්‍රයෝගනවත් වන අතර, එහි දක්වෙන පරිදි නිසි අයුරින් හාවනා කිරීමෙන් මේ ජ්‍යෙෂ්ඨයේදී ම වුවත් නිවන් අවබෝධ කර ගැනීමට ඒ අයට සමහර විට හැකි වෙනු ඇත.

මෙම පොතේ දක්වෙන්නේ අප කළ දේශනාවකි. එම දේශනාව ස්ථාන දෙකක දී, 20 දෙනකු පමණු ඉතා පුළු පිරිසකට පමණක් ඇසීමට සැලැස්වූ පසු දෙදෙනෙක් ඉන් සාර්ථක ප්‍රතිඵල ගෙන්හ. එම නිසා 2600 සම්බුද්ධ ජයන්ති වර්ෂය වෙනුවෙන් එය පොතක් වශයෙන් පල තීරීමට තීරණය කළ පියසිර මාතරගේ මහතා විසින් එහි පරිගණක පිටු සැකසීම ආදි මුද්‍රණය කිරීමට අවශ්‍ය සියලු කාර්යයන් මහත් උනන්දුවකින් සිදු කරන ලදී. ඒ ප්‍රණාය ගක්තිය තුළින් ඔහුට නිවනින් සැනසීමට ම ලැබේවා සි පතමු.

සැම දෙනා ම හිවනින් සැනසෙන්ව!

දන්කන්දේ දම්මරතන සිමි.  
2011 සැප්තැම්බර්.

## අභ්‍යුහන පිටු

01.	මුදු ගුණ හාවනාව පිළිබඳ සම්පූදායික මතය සහ මුද්ධ දේශනාව	07
02.	මුදු ගුණ් හාවනාවෙන් ධ්‍යාන (සමාධී) උපද්‍යාගන්නට ප්‍රථම්වන්	09
03.	මුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යාචාර වෙත මෙම්ත්‍ය පැතිරවූ ආකාරය දැකිය හැකි නම්.	
04.	මුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යාචාර වෙත කරුණාව පැතිරවූ ආකාරය දැකිය හැකි නම්	10
05.	මුදු ගුණ තුළින් විද්‍යාග්‍රන්ථ සමාධී උපද්‍යාගන්නට ප්‍රථම්වන්	15
06.	මුදු ගුණ සියිල්පත් කර නිවන් ලැබිය හැකි ආකාර	17
07.	සෑම මුදු ගුණයක් තුළින්ම නිවන් ලැබිය හැකි සි	17
08.	අරහං ගුණය	17
09.	සම්මා සම්මුද්ධ ගුණය	18
(අ)	දුක්ඛ සත්‍යාචාර අවබෝධ කළ ආකාරය දැකිම	18
(ආ)	දුක්ඛ සමුද්‍ය සත්‍යාචාර ප්‍රහාණය කළ ආකාරය දැකිම	19
(ඇ)	නිරෝධ සත්‍යාචාර සාක්ෂාත් කළ ආකාරය දැකිම	20
(ඇ)	මාර්ග සත්‍යාචාර වැඩු ආකාරය දැකිම	20
10.	විෂ්ඨාවරණ සම්පන්න ගුණය	21
11.	සතර සතිපටියාන ධර්ම වැඩින අපුරීන් මුදු ගුණ හාවනාව වැඩිම	23
12.	තමාගේ සිත තුළ ලෝකයක් රඳා පවතින්නේ මනසිකාර මත සි	24
13.	මනසිකාර හෙවත් සිතිවිලි විත්ත සංස්කාර යුතුවෙන් ද හැඳින්වෙයි	27
14.	සතර සතිපටියාන ධර්ම වැඩින සේ මුදු ගුණ හාවනාව වඩා නිවන් ලබන්නේ කෙසේ ද?	31
15.	වේදනානුපස්සනාව	33
16.	විත්තානුපස්සනාව	38
17.	ධම්මානුපස්සනාව - දම්මානුපස්සනාව යටතේ නිවරණ	42
18.	නිරාමිස ප්‍රිතිය ඇති වන විට බොත්ස්කඩිග ධර්ම වැඩින හැටි දැකිම	43
19.	පංචස්කන්ධ ධර්ම හා වතුරාර්ය සත්‍යාචාර දැකිම	46
20.	පංචස්කන්ධ ධර්ම ඇති වී නැති වී යාම දැක නිවන අත්දැකිම	48
21.	සාරාංශය	53

## ඩුලු ගුණ භාවනාවෙන් නිවනට

මේ වෙසක් මාසය නිසා අද මා කළේපනා කළා මේ අයට බුදු ගුණ භාවනාව වැඩිම තුළින් මාරුග එල අවබෝධ කර ගෙන නිවන් ලබා ගත හැකි පහසු ආකාරයක් කියා දීමට. බුදු ගුණ භාවනාව වඩන ආකාර ගැන අද අප කථා කරන්නේ නැ. අප ලියන ලද අරහං බුදු ගුණය පොතේ පෙර වදුන් නැත්තම් පිවිසුම කොටසේ බුදු ගුණ භාවනාව වැඩිය යුතු විවිධ ආකාර දක්වා තිබෙනවා. එය නැවත පරිඹිලනය කර බලන්න.

### ඩුලු ගුණ භාවනාව පිළිබඳ සම්ප්‍රදායික මතය සහ බුද්ධ දේශනාව.

බුදු ගුණ භාවනාව වැඩිම තුළින් සම්ප්‍රදායික වගයෙන් පිළිගන්නේ උපවාර සමාධි මාත්‍රයක් පමණක් ඇති කර ගත හැකි බව. විශේෂයෙන් ම විදුද්ධි මාරුගය, අටුවා පොත් සහ ඒවා පාදක කර ගෙන කියැවෙන ලියැවෙන දේවල්වලින් අපට ඇසෙන්නේ ඒ අදහස තහවුරු කරන දේවල් පමණ යි.

නමුත් බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ, ඒකේ ධම්මේ හික්බවේ භාවිතේ බහුලිකතේ ඒකන්ත නිබිඛිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිජ්‍යාය සම්බෝධාය නිබිඛාණාය සංවත්තති. කතමෝ ඒකේ ධම්මේ? බුද්ධානුස්සති.

(අංගුත්තර නිකාය, ඒකක නිපාතයේ, 16 ඒක ධම්ම පාලි)

මහමෙනි, ඒක ම බරුමයක් භාවිතා කිරීම තුළින්, වැඩිම තුළින්, ඒකන්ත නිබිඛිදාය - ඒකාන්ත වගයෙන් ම සසර කළකිරීම ඇති කරනවා. විරාගාය - ඒ වාගේම විරාගය ඇති කරනවා. නිරෝධාය - ක්ලේගයන් නිරුද්ධ කිරීමට සහ උපසමාය- කෙලෙස් සංසිදිමට ඒක හේතු වෙනවා. අභිජ්‍යාය - වතුරාර්ය සත්‍ය ධරුමයන් ප්‍රතිවේද කිරීමටන් එලෙසින් ම නිබිඛාණාය- නිර්වාණය සාක්ෂාත් කිරීමටන් මේ

එකම ධර්මයක් හාවනා කිරීම තුළින් හැකියාව ලැබෙනවා. කවරක් ද ඒ එකම ධර්මය කියන්නේ? බුද්ධානුස්සති.

මේ බුදුරජාණන් වහන්සේගේ ම වවන අප ප්‍රකාශ කරන්නේ, අප කියන කරුණු සියයට සියයක් ම බුද්ධ දේශනාවට අනුකූල බව දැක්වීම සඳහා.

එතකොට සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන, නැත්තම සම්ප්‍රදායික අදහස්වල පිහිටාගෙන කරනු ලබන බුදු ගණ හාවනාව වැඩිම තුළින් ද්‍යානයක් ලබන්නටත් බැහැ, මාරුග එලයක් ලබලා නිරවාණ දාතුව සාක්ෂාත් කරන්නටත් බැහැ, උපවාර සමාධිය පමණ යි ලබන්නට පුළුවන් කියලා දැක්වෙන්නේ. උපවාර සමාධිය කියන එකෙන් අදහස් කරනු ලබන්නේ ද්‍යාන මට්ටමකට පහළ තත්ත්වයක තිබෙන සිතේ සමාජිත ස්වරූපයක්. බොහෝ විට ද්‍යාන මට්ටමකට ආසන්න තත්ත්වයක් කියලත් පොත්වල ඒක හඳුන්වනවා.

කෙසේ වෙතත් දැන් අප සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනු ලබන බුදු ගණ හාවනාව කරන ආකාරයෙන් ඒ හාවනාව වැඩිම තුළින් උපවාර සමාධි මාත්‍රයක්වත් ඇති කර ගැනීමට හැකි වේවි ද කියන කරුණ ඇත්තේන්ම සැක සහිත යි.

එතකොට අප බුදු ගණ හාවනාව වචන විට සතර සතිපටියාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් ඒ බුදු ගණ හාවනාව වැඩිමෙන් අපට පුළුවන්කම ලැබෙනවා නිවන් අවබෝධ කිරීමට. ඒ කරුණ තමයි වැඩිපුර අප විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ. බුදු ගණ හාවනාව වඩා නිවන් අවබෝධ කළ හැකි තවත් ආකාරත් තිබෙනවා.

## මුදු ගුණ හාවනාවෙන් දියාන (සමාධී) උපද්‍රව ගන්නට පූඩ්වන්.

එහෙත් එට පුරුමයෙන් කියන්නට මිනැඳ මුදු ගුණ හාවනාව වැඩිම තුළින් සමාධී - දියාන උපද්‍රව ගත හැකි ආකාර කිහිපයක්. ඉතා කෙටියෙන් හඳුන්වා දීමක් අප මේ කරන්නේ. විස්තර කාලා කිරීමක් නො වෙයි.

උපවාර සමාධීයක් පමණක් මෙය වෙයි, දියාන මට්ටම් කවිරක් ව්‍යවත් උපද්‍රව ගන්නට පූඩ්වන් මුදු ගුණ හාවනාව තුළින්.

**මුදුරජාණන් වහන්සේ ලේඛ සත්වයා වෙත මෙත්‍රිය පැනිරවූ ආකාරය දැකිය හැකි නම්...**

උදාහරණයක් වශයෙන් මුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව, මහා මෙත්‍රිය දැකිමෙන් අපට දියාන උපද්‍රව ගන්නට පූඩ්වන්.

උන්වහන්සේගේ මෙත්‍රි ගක්තිය තරම් විශාල මෙත්‍රි ගක්තියක් වෙනත් මුදු කෙනකුට හැර අන් කිසිවතුවත් ඇති කර ගන්නට බැහැ. ඒ තරම් විශාල මෙත්‍රි ගක්තියක් මුදුරජාණන් වහන්සේගේ සිත තුළ පවතින්නේ. උන්වහන්සේ බෝධිසත්ත්ව මූලයේ දී පවා මෙත්‍රිය වැඩු ආකාර දක්වෙන ජාතක කාලා බොහෝ දැක්වෙනවා. ක්ෂාන්තිවාදී තාපසය වී ඉපදුණු අවස්ථාවේ දී කළාඩු රජ්පුරුවෝ අවුත් නාසය කපනවා, කන් දෙක කපලා ඉවත් කරනවා, අන් දෙක කපලා ඉවත් කරනවා, කකුල් දෙකම කපලා ඉවත් කරනවා. ලේ විලක් මැද සිටගෙන ඒ ක්ෂාන්තිවාදී තාපසය ප්‍රකාශ කලේ,

යෝ මේ හත්ලේව පාදේව -

කණ්න නාසංච ජේදයී

විරං ජේවතු සෝ රාජා -

නහි කුඹ්ජධන්ති මා දිසා.

මගේ කන් නාසා කපා දමපු, අත් පා කපා දමපු ඒ රජතුමා විරෝ ජ්වතු - බොහෝ කල් ජ්වත් වෙවා! නහි කුඹ්ජිවන්ති මා දිසා - මා වැන්නොයි කිපෙන්නේ නැහැ කියලා.

එක් අවස්ථාවක දී තමා දරුවෙක් - කුඩා දරුවෙක් ධර්මපාල කුමාරයා. තමාගේ පිය රජ්පුරුවෙය් එදන් දෙවිදන්. කිසි ම වරදක් නො කළ ඒ කුඩා දරුවාගේ අත් පා ආදිය කජ්ප්‍රවනවා. අම්මා කැ ගසනවා පුළුවන් තරම් දුරට, “එපා! එපා! මේ වධය දෙන්නට එපා” කියලා. ඒ තිදෙනා කෙරෙහි ම එක සේ මෙත්තිය එදා බෝධිසත්ව ලමා කුමාරයා පැතිරුවා. හඳුන මව කෙරෙහිත්, කඩුව අමෝරා ගෙන සිටින වධකයා කෙරෙහිත්, අණ දෙනු ලබන රජතුමා කෙරෙහිත් එක සේ මෙත්තිය පැතිරුවා. ඒ එදා බෝධිසත්ව මූලයේදී. මේ කරුණු අප හරි හැටි තේරුම් ගන්න විට, ඇයි අපට සියලු සත්වයන් කෙරෙහි මෙත්තිය පතුරුවන්නට බැරු කියන අදහස සිතට කැවෙන්නට ඕනෑ. එවිට සියලු ම සත්වයන් කෙරෙහි මෙත්තිය පතුරුවන්නට ඒක ඉවහල් වෙනවා.

ඩුදු වුණාට පස්සේ ඇති වන මෙත් ගක්තිය එසේ නම් කියන්නට ම දෙයක් නො වෙයි. ඒ මෙත් ගක්තිය කොසි තරම් දුරට පැතිරුණා ද කියන එක දකින්නට පුළුවන් වන්නේ ලුදු ගුණ යම් තාක් දුරට දකින්නට පුළුවන් නම් ඒ තාක් දුරට. ඒ ආකාරයෙන් ලුදුරජාණන් වහන්සේ මෙත්තිය පැතිරුවූ ආකාරය දකින විට, තමාගේ සිත තුළ නිරායාසයෙන් මෙත්තිය ජනිත වෙනවා. උන්වහන්සේගේ සිත මෙත් පළමුවැනි ද්‍රානායට පත් වුණේ මෙහෙම සි කියලා දකින විට අපේ සිත යි පළමු වැනි ද්‍රානායට පත් වන්නේ.

**ඩුදුරජාණන් වහන්සේ ලේක සත්වය වෙන කරුණාව පැතිරුවූ ආකාරය දැකිය හැකි නම්...**

මහා කරුණා සමාපත්ති ඇශානය 89 ආකාරයකින් ඇති වන බව පරිසම්භිදාමග්‍ර පාලියේ දක්වා තිබෙනවා.

බහුකේති ආකාරේහි පස්සන්තානා මූද්ධානා හගවන්තානා සන්තේසු මහා කරුණා මක්කමති.

විවිධාකාරයෙන් සන්වයා දෙස බලන විට මුදුරජාණන් වහන්සේට සන්වයා කෙරෙහි මහා කරුණාවක් ඇති වෙනවා, මහා කරුණාවට බැස ගන්නවා කියන එක සි එහි අදහස.

ආදිත්තෝ ලෝකසන්තිවාසෝ'ති පස්සන්තානා මූද්ධානා හගවන්තානා සන්තේසු මහා කරුණා මක්කමති.

මේ ලෝකය ගිනි ගෙන දුවෙනව සි කියලා ලෝක සන්වයා දෙස බලන විට මුදුරජාණන් වහන්සේගේ සිත තුළ මහා කරුණාවක් ඇති වෙනවා. අපත් දැකිනවා තම මේ ලෝක සන්වයා ගිනි ගෙන දුවෙනව සි කියලා අපගේ සිත් තුළ සි කරුණාව ඇති වන්නේ. මුදුරජාණන් වහන්සේගේ සිත තුළ තිබෙන කරුණාව නො වෙයි ඒ. අපගේ සිත තුළ ජනිත වන කරුණාවක්.

කේන ආදිත්තං? කුමකින් ද මෙසේ ගිනි ගෙන දුවෙන්නේ?

“රාගග්ගිනා දේසග්ගිනා මේහග්ගිනා ජාතියා ජරාය මරණේන සෝකේති පරිදේවේහි දුක්බේහි දේමනස්සේහි උපායාසේහි ආදිත්තං” ති වදාම්.” රාග ගින්නෙන්, දේවේග ගින්නෙන්, මේහ ගින්නෙන්, ජාති-ජරා-ව්‍යාධී-මරණ ගිනිවලින්, ඒ වගේ ම ගෝක පරිදේව - දුක්බ- දේමනස්ස - උපායාස ගිනිවලින් ගිනි ගෙන දුවෙනවා.

සාමාන්‍යයෙන් කරුණා හාවනාව කරන අය “දුකට පත් සන්වයෝ දුකින් මිදෙත්වා” කියලා කියන්නේ. එහෙත් අප දැකින්නට ඕනෑ, ඒ මුදු ඇසින් දුකපු ආකාරයට අනුව ලෝක සන්වයා කෙරෙහි කරුණාවක් ඇති වන ආකාරයෙන්.

එතකොට දැන් දෙවියන් වශයෙන් සිටින දිවා ලෝකවල දෙවිවරු මහා දිවා සම්පත් වින්දත් රාග ගින්නෙන් දැවනවා. ද්වේශ ගින්නෙන් දැවනවා. එපමණක් නො වෙයි, ර්ට පසුව තැවත ඉපදෙනවා. සමහර විට අද දෙවියෙක් හෙට ජ්‍යේෂ්ඨයෙක්. සමහර විට අද දෙවියෙක් හෙට තිරිසන් සතෙක්. අද දෙවියෙක් සමහර විට හෙට වෙනකොට අපායේ. ඒ විධියට ජාති ගින්නට වැටුණාට පස්සේ සංසාර දුක තැවත තැවත අනුහව කරන්නට සිදු වෙනවා.

ඛුජ්ම ලෝකවල ඛුජ්මයන් කිසීම දුකක් තැතුව වාගේ දියාන සමවත්වලින් සිටින්නේ. නමුත් සෝච්චන් ආදි මාරුගල්ල ලබා තොමැති ඒ අය තුළත් 'මේක සදාකාලික ඩ' කියන මෝහ ගින්න තිබෙනවා. ඒ වගේම 'මේක සදාකාලික ආත්මයක්' කියන අදහසේ බැසුගෙන සිටිනවා. ඒ අයත් කළුප ගණන් ආයුෂ තිබුණත්, ඒ ආයුෂ කවදා හෝ දච්චක ගෙවිලා තැවත ආපසු සංසාර විකුයට වැටෙනවා. තැවත ජාති ජරා ආදි ගිනි ගොඩි පතිත වෙනවා.

මේ විධියට අපටත් දකින්නට, ඒ වගේම ඒ තුළින් කරුණාව ඇති කර ගන්නට පූජාවන් ගක්තිය ඇති වෙන්නට ඔහු, ඒ බුදු ගුණ භාවනාව තුළින් බුදුරජාණන් වහන්සේගේ කරුණා ඇසේ අපේ ප්‍රයා ඇසින් දකින විට. එසේ කරන විට තමයි බුදු ගුණ භාවනාව තුළින් සමාධි මාත්‍රයක් නො වෙයි දියාන මට්ටමක් පවා උපදාවා ගත හැකි වන්නේ.

ඒ වගේම බුදුරජාණන් වහන්සේ දක්වනවා (ඒ 89 ආකාරය අප කියනවා නො වෙයි, මේ කරුණක් ලෙසක් උදාහරණ වශයෙන් දක්වන්නේ) අස්සකෝ ලෝකෝ සංඝලං පහාය ගමනීයන්ති. මේ ලෝකයේ අයිතිකාරයෙක් තැහැ. සියල්ලම අතහැර දාලා මේ ලෝක සත්වයාට ගමන් කරන්නට සිදු වෙනවා. එහෙම දකිනකොටත් බුදු රජාණන් වහන්සේගේ සන්තානය තුළ ඇති වන්නේ මහා කරුණාවක්. මහා විශාල බිනස්කන්දයන් උපයා ගෙන, තැත්තම ගෙවල්

දොරවල් හදාගෙන, නොයෙක් දේවල් අල්ලාගෙන කටයුතු කරන ලෝක සත්වයා තමන්ට ඒවායේ කිසිම හිමිකමක් නැහැ කියලා දන්නේ නැහැ. තමන්ට ඒවා අහිමි දේවල් කියලා දන්නේ නැහැ. නැත්තම් සමහරු රටවල් අල්ලා ගන්නට හදනවා. නැත්තම් රාජ්‍යයන් ඇති කර ගන්නට උත්සාහ කරනවා. විවිධ දේවල් කරනවා. නමුත් ඒ අය දන්නේ නැහැ, සංඛීං පහාය ගමනීයන්ති - මේ සියල්ලම අතහැරලා යන්නට වෙනවා ය කියලා.

ලෝකයා අවිද්‍යාවේ බැසගෙන සිටින්නේ. අවිර්ජා අන්ධකාරේන මිනද්ධේය් ලෝක සත්ත්වාසේය් කෝචි ආලෝක දස්සෙනා - ඒ අවිද්‍යා අදුරේ බැස ගෙන මේ ලෝක සත්වයා සිටින්නේ, කවුද ප්‍රඥා ආලෝකයක් දක්වන්නට පෙන්නුම් කරන්නට සිටින්නේ කියන අදහස ඇති වෙන විට බුදුරජාණන් වහන්සේගේ සිත තුළ පහළ වන්නේ මහා කරුණාවක්.

නැත්තම් දුක්බේ පතිචිත්තෙන් ලෝක සත්ත්වාසේති පස්සන්තානං බුද්ධානං හැඳවන්තානං සත්තේසු මහා කරුණා ඔක්කමති. මේ ලෝකයේ සත්වයේ දුකෙහි පිහිටා සිටින්නේ කියන කරුණ හරියට දකින විට සත්වයා කෙරෙහි ඇති වන කරුණාව අසීමිත සි. මේවා තමාගේ හදවත තුළින් ම දකින්නට ප්‍රථමන් නම්, හදවත තුළින් ම ඒ කරුණු මත වෙනවා නම් තමයි තියම බුදු ගුණ භාවනාවක් වන්නේ. නැතුව වවන මාත්‍රවලට පමණක් සීමා වෙලා කවුරුවන් කියන දෙයක් අහගෙන සිට ඒවා මතක තබා ගෙන ඒවා අන් අයට කියන්නට ප්‍රථමන් තුළින් ම තමා බුදු ගුණ දන්නවා කියලා හිතන්නටත් එපා, බුදු ගුණ භාවනාවක් කරනවා කියලා හිතන්නටත් එපා, බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවකින් පූජා කරනව සි කියලා හිතන්නටත් එපා.

මුළු ලෝකයේ යම්තාක් සත්වයෝ සිටිනවා නම් හැම දෙනාම දුක්බේ පතිචිත්‍යීතෝ - දුකෙහි පිහිටලයි සිටින්නේ. දුකට පත් සත්වයන් නො වෙයි, කිසිම දුකකට පත් වෙලා නැති සත්වයන් පවා සැම කෙනෙක් ම දුකේ පිහිටලයි සිටින්නේ. ජාති, ජරා, ව්‍යාධි මරණාදී ගිනිවලට පත්වෙන තත්ත්වයක සිටින්නේ. ලෝකයේ සිටින සියලු ම සත්වයන් විදින දුක, මනුෂ්‍ය ලෝකයේ සත්වයෝ විදින දුක, තිරිසන් ලෝකයේ සත්වයෝ විදින දුක තමන් දැකිනවා නම්, සතර අපාවල සත්වයෝ දුක් විදින ආකාරය, ඒ වගේම දිවා ලෝක බුන්ම ලෝකවල සත්වයන් දුකට පත් වන ආකාරය තමන් දැකිනවා නම් තමන්ට පැහැදිලිව ජේනවා මේ ලෝකයේ කිසිම සත්වයෝක් දුකෙන් ගැලවිලා නැහැ, පිරිනිවන් පාපු කෙනෙක් හැර කියලා. පිරිනිවන් පැවායින් පස්සේ 'කෙනෙක්' කියා කියන්නට කිසිවක් ශේෂ වන්නේ නැහැ. සියලුම නිවී යනවා. ඒක නිසා මේ විශ්වයේ යම් තාක් සත්වයෝ සිටිනවා නම් දෙවියෝක් වූණත්, බුජ්මයෝක් වූණත්, මාරයෝක් වූණත්, මනුෂ්‍යයෝක් හෝ කවර සත්වයෝක් වූවත් රහන් වූණත්, පස්ස බුදු වූණත්, සම්මා සම්බුද්ධත්වයට පත් වූණත් දුකේ පිහිටල සි සිටින්නේ.

රහන් වූ බුදු වූ පස්ස බුදු වූ ඒ උතුමාණන් වහන්සේලාගේ සිත තුළ පවත්නා වූ විමුක්ති සිතට කිසිම දුකක් - වේදනාවක් - සැපක් මොකක්වත් දෙනෙන්නේ නැ. ඒක වෙනම කාරණාවක්. නමුත් කායික වශයෙන් දෙනෙන සියලුම දුක් දෙනෙනවා. සා පිපාසා දුක් දෙනෙනවා. ඒ වගේම ව්‍යාධි දුක් දෙනෙනවා. ජරා දුක් දෙනෙනවා. මරණ දුක් දෙනෙනවා. මුගලන් මහ රහනන් වහන්සේට පත් සිය දෙනකුගෙන් පහර කාලා පිරිනිවන් පාන්නට සිදු වූණේ. නිතනවා ද මේ අය උන්වහන්සේ දුකකට පත් වූණේ නැහැ කියලා. මානසික වශයෙන් දුකක් නැති එක වෙනම දෙයක්. කායික දුක් විදින්නට ඕනෑම පිරිනිවන් පාන මංවකය දක්වාම. යම් තාක් සත්වයෝ ලෝකයේ සිටිනවා නම් ඒ සියලු දෙනාම දුක්බේ පතිචිත්‍යීතෝ - දුකෙහි පිහිටල සි සිටින්නේ. මේ ලෝක

සත්වයා තමන් දුකේක් පිහිටලා සිටිනව සි කියලා දන්නෙන් නෑ. ඒ අය අවිද්‍යා අදුරේ බැසගෙන අවිද්‍යාවේ ම සිටගෙන තව තවත් - උය්යුත්තෝ ලෝක සන්නිවාසේ - නොයෙක් දේවල තිරත වෙලා සිටින්නේ.

**උය්යුත්තෝ ලෝක සන්නිවාසේ** - එහේ දුවනවා, මෙහේ දුවනවා. මං ඔය කොළඹ වැනි නගරවලට යනකොට නිතර මතක් වන පායයක් ඒ උය්යුත්තෝ.... කියන එක. හරියට කඩියන් එහාට මෙහාට දුවන්නා සේ, වෙඩි කාපු උරුන් එහාට මෙහාට දැයලන්නා සේ සත්වයෝ දැයලනවා. මොකක් ද කරන්නේ, කොහේද යන්නේ, මරණීන් පස්සේ කොතුන ද හිමි වන්නේ කියන කරුණ ගැනවත් අවබෝධයක් නැතුව, දුකේ ම පිහිටලා, දුක ම ප්‍රාර්ථනය කරලා, දුක ම ආශ්චාද කරමින්, දුක ම අහිනන්දනය කරමින්, දුක ම ප්‍රාර්ථනය කර කර ඒකට ම බැසගෙන මේ ලෝක සත්වයා කටයුතු කරනවා කියලා දකිනකොට, 'අනේ මිනිසුන්ගේ මේ සත්වයන්ගේ අවිද්‍යාව, කවුද ප්‍රයා ආලෝකයක් කිය දෙන්නට සිටින්නේ, නැත්තම් කියලා දුන්නත් කාටද තෙරෙන්නේ, අනේ පවි මේ සත්වයෝ' කියන භැගීම තමාගේ සිත තුළ ඇති වෙනවා නම්, එවිට ඒ මුදු ගුණ හාවනාව තුළින් කරුණා දියාන පවා උපද්‍රවා ගන්නට පූජාවන්. මං මේ ව්‍යවහාර දෙකක් ප්‍රකාශ කළේ. හරියට හාවනා කළාන් අපට මුදු ගුණ තුළින් මෙත් හරි, කරුණා හරි දියාන උපද්‍රවා ගන්නට පූජාවන්.

## ඩුඟ ගුණ තුළින් විදුරුගනා සමාධි උපද්‍රවන්නවත් පූජාවන්

ඊට අමතරව මුදු ගුණ තුළින් විදුරුගනා සමාධින් උපද්‍රවන්නට පූජාවන්, සමඟ සමාධි පමණක් නො වෙයි. උන්වහන්සේ විදුරුගනා වශයෙන් අනිමිත්ත සමාධි උපද්‍රවා ගත්තා. අප්පේෂිභිත සමාධි උපද්‍රවා ගත්තා. අපටත් උන්වහන්සේගේ අනිමිත්ත සමාධි උපද්‍රවා ගත්තේ කවරාකාරයෙන් ද කියලා දැකලා ඒ අනිමිත්ත

සමාධියන් ඒ ආකාරයෙන් ඇති කර ගන්නට පුළුවන්. අප්පණීහිත සමාධියන් එලෙසින් ඇති කර ගන්නට පුළුවන්. සුක්කුදාත සමාධියන් ඇති කර ගන්නට පුළුවන්. එසේ වූවොත් විද්‍රෝහනා භාවනාව තුළින් ලැබෙන විද්‍රෝහනා සමාධින් උපද්‍රා ගන්නට පුළුවන්. එහෙත් ඒවා බොහෝ දෙනාකුට කරන්නට පුළුවන් කමක් නැහැ.

## බුදු ගුණ සිහිපත් කර නිවන් ලැබිය හැකි ආකාර

ර්ලගට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීමෙන් නිවන් ලැබිය හැකි ආකාරය. ඉතා කෙටියෙන් අප වවන දෙක තුනක් කියනවා. ඒවා කරන්නට පූජාවන් කෙනෙක් මට තව ම භමු වෙලා නැහැ. මේ බුදු ගුණ විද්‍රෝහනාවට හැරවීම පිළිබඳව එක ම සැරයක් පමණ සි මා එකම දේශනයක් පැවැත්තුවේ. ඒකත් සරල වශයෙන්. කිසිවෙක් ඒකෙන් ප්‍රතිඵල ගත්තෙන් නැ, ප්‍රතිඵල ගත්නට උත්සාහ කළෙන් නැ. එක නිසා එවැනි දේශනා පැවැත්වීම හිතින් අනහැරියා.

අද මේ පිරිසට මේක කියන්නේ මේ 2600 බුද්ධ ජයන්ති වර්ෂය නිසා, මේ වෙසක් මාසය නිසා. නැවත මේ අයගෙන් එක්කෙනෙක් හෝ දෙනෙනෙක් මේ විධියට කටයුතු කරයි ද කියන හැඟීමේ පිහිටා.

### සැම බුදු ගුණයක් තුළින්ම නිවන් ලැබිය හැකි සි

එතකොට බුදු ගුණ හාවනාව තුළින්ම අපට පූජාවන් නිවන් අවබෝධ කරන්නට. මේ අය බුදු ගුණ නවයක් තිබෙන බව දත්තවා අරහං ආදි. මේ සැම ගුණයක් තුළින් ම පූජාවන් නිවන් අවබෝධ කර ගත්නට.

### අරහං ගුණය

දැන් අරහං ගුණය උදාහරණ වශයෙන් ගත්තොත් “අවිත්තා ආදී අරයන් සිද ලු බැවින් බුදුරජාණන් වහන්සේ අරහත් නම් වන සේක” කියනවා. නැත්තම් “සියලුම කෙලෙස් සතුරත් නැසු බැවින් අරහත් නම් වන සේක” කියලා කියනවා. එහෙම අප හාවනාවට නාගනවා. මෙහි දී තමන්ට පැහැදිලිවම තේරෙනවා නම් කොහොමද බුදුරජාණන්

වහන්සේ කෙලෙස් නැසුවේ, කොයි කොයි ආකාර දුරුණයන් තුළින් ද මේ කෙලෙස් සිදි ගියේ බුදුරජාණන් වහන්සේගේ සිත තුළ කියලා, එවිට තමන්ගේ සිත තුළ කෙලෙස් සිදි යනවා.

**නැත්තම් අවිජ්පා ආදී අරයන් - ඒ කියන්නේ අවිජ්පා, සංස්කාර, විද්‍යාන, නාම රුප ආදී පරිවිච සමූප්පාද අංග දෙළඟ - කොහොමද බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව දැක්කේ, කොහොමද බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව නිරුද්ධ කළේ, කොහොමද බුදුරජාණන් වහන්සේ අවිද්‍යා නිරෝධය තුළින් සංස්කාර නිරෝධය දැක්කේ, ඒක සිදු වන්නේ කොහොමද කියලා තමන් හරියට දකිනවා නම් තමන්ගේ සිත තුළ සි අවිජ්පා නිරෝධයන්, සංඛාර නිරෝධයන්, විද්‍යාන නිරෝධයන් අත්දුකීමෙන් ලබන ප්‍රයාව, ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇති වන්නේ.**

### සම්මා සම්බුද්ධ ගුණ

දැන් අප හිතමු සම්මා සම්බුද්ධ ගුණය ගන්නාවයි කියලා. “දුක්ඛ සත්‍යය, දුක්ඛ සම්දය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පරිපදාර්ය සත්‍යය කියන වතුරාර්ය සත්‍ය ධර්මයන් වෙන කෙනකුගේ උපදේශයක් නැතිව ස්වයංහු යානයෙන් උන්වහන්සේ අවබෝධ කළ බැවින් ද සම්මා සම්බුද්ධ සි” කියලා ප්‍රකාශ කරනවා. නැත්තම් සම්මා සම්බුද්ධ සි කියලා කියනවා කියලා සිතනවා නම්, නැත්තම් අප එහෙම සර්ක්ධායනා කරනවා නම් ඒකත් බුදු ගුණ හාවනාවක් තමයි. නමුත් ඒ බුදු ගුණ ඒ ආකාරයෙන් වැඩිම තුළින් නිවනක් ලබන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ,

### (අ) දුක්ඛ සත්‍යය අවබෝධ කළ ආකාරය දැකීම

බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යය කෙසේ පිරිසිදු දැක්කා ද කියන කරුණ තේරුම් ගන්නට ඕනෑ. මේ අයට අප

මිල කලින් පැයකටත් අධික දේශනාවක් කළා බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යය අවබෝධ කළේ කෙසේ ද කියන කරුණ විදහා දක්වමින්. ඒ කරුණ හරියට අවබෝධ වන කෙනකට තමන් මෙතෙක් කළ දුක්ඛ සත්‍යය කියලා දැනගෙන හිටියේ අඛ ඇටයක් තරම් දෙයක් නම්, දැන් ඇති වන අවබෝධය මහාමෙරු පර්වතයටත් වඩා ලොකුදී තේද කියලා තමන්ටම අත්දකින්නට පුළුවන්. සිමාවක් තැකි ඒ අසීමිත මහා දුක්ඛස්කන්ධය - දුක්ඛ සත්‍යය - අසීමිත ප්‍රයාවකින් දකින්නට පුළුවන් අසීමිත ආකාරයෙන් ම. අපගේ ප්‍රයාවෙන් අපටම අවබෝධ කර ගන්නට පුළුවන් වන්නට ඕනෑ දුක්ඛ සත්‍යය බුදුරජාණන් වහන්සේ දුක්කේ කෙසේ ද කියලා ඒ ආකාරයෙන්.

### (ආ) දුක්ඛ සමුද්‍ය සත්‍යය ප්‍රහාණය කළ ආකාරය ඇකීම

දුක්ඛ සමුද්‍ය සත්‍යය බුදුරජාණන් වහන්සේ දුක්කේ කොහොම ද, ප්‍රහාණය කළේ කොහොමද කියලා තමන් ම දකින්නට ඕනෑ. දුක්ඛ සමුද්‍ය සත්‍යය ක්‍රියාත්මක වන්නේ ලේක සත්වයාගේ සන්තාන තුළ. කොයි කොයි කොයි ආකාරවලින් නම් මේ දුක්ඛ සමුද්‍ය සත්‍යය ලේක සත්වයාගේ සන්තාන තුළ - දෙවියෙක් වේවා, බුහ්මයෙක් වේවා, මනුෂ්‍යයෙක් වේවා, කටර සත්වයෙක් වේවා - ක්‍රියාත්මක වෙනවා ද, මේවා තො දන්නා මෝඩිකමින් දුක්ඛ සමුද්‍ය සත්‍යය එලෙසින් ක්‍රියාත්මක වෙමින් සසරෙන් සසරට, හවයෙන් හවයට යමින් දුක අනුහුත කරනවා, දැක් ම දැවනවා තේද කියන අදහස් එවිට තමාගේ සිත තුළින් තිරායාසයෙන්ම ජනිත වෙනවා.

ඊට පසුව ඒ දුක්ඛ සමුද්‍ය සත්‍යය ප්‍රහාණය කළේ කෙසේ ද කියන කරුණ අවබෝධ වෙනකාට, බුදුරජාණන් වහන්සේ එය ප්‍රහාණය කළේ කොයි කොයි දරුණනයන් තුළින් ද කියලා තමා ම හරියට දකිනකාට, තමාගේ සිත තුළ තිබෙන දුක්ඛ සමුද්‍ය සත්‍යය දි ප්‍රහාණය වන්නේ. දුක්ඛ සමුද්‍ය සත්‍යය ප්‍රහාණය වීමෙන් තමයි නිවන් ලබන්නේ.

### (ඉ) නිරෝධ සත්‍යය සාක්ෂාත් කළ ආකාරය දැකීම

බුදුරජාණන් වහන්සේ නිරෝධ සත්‍යය සාක්ෂාත් කළේ කොහොමද කියලා තමන් ම අවබෝධ කර ගන්නට ඕනෑ. යන්තම් මේ සේවාන් එලයකට සිත පත් කර ගැනීම නො වෙයි මෙහි දී අදහස් කරන්නේ. මේ නිර්වාණ බාතුවම වුණත් සේවාන් වෙන කෙනකුට දකින්නට පුළුවන් ආකාර තිබෙනවා කිහිපයක්. සේවාන් මාර්ග සිතට අරමුණු වන නිර්වාණ බාතුවක් තිබෙනවා. එල සිතට අරමුණු වන නිර්වාණ බාතුවක් තිබෙනවා. ඒ වාගේම ගෝනුද යුතායට අරමුණු වන නිර්වාණ බාතුවක් තිබෙනවා. ප්‍රත්‍යුම්වේක්ෂා යුතා ප්‍රත්‍යුම්ක් කර ගන්නා විට දකින නිර්වාණ බාතුවක් තිබෙනවා. ඒ ආකාරයෙන්ම සකාදායාම් අනාගාමී අරහත් ආදී අවස්ථාවල දී දකින නිර්වාණ බාතුවේ පුහේද තිබෙනවා. සේවාදියේෂ නිර්වාණ බාතුවක් තිබෙනවා. අනුපාදියේෂ නිර්වාණ බාතුවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ නිරෝධ සත්‍යය සාක්ෂාත් කළේ කොහොමද කියලා හරියට දකින්න පුළුවන් කෙනෙක් සිටිනවා නම්, ඒ දැකීමේ ක්‍රියා දාමය තුළින් ම තමන්ටත් පුළුවන් සිත නිරෝධයට පත් කරගෙන නිර්වාණ බාතුව සාක්ෂාත් කරන්නට.

### (උ) මාර්ග සත්‍යය වැඩු ආකාරය දැකීම

මාර්ග සත්‍යය බුදුරජාණන් වහන්සේ වැඩුවේ කොහොමද කියන කරුණ කියනවා නම්, සාරාසංඛ්‍ය කළේ ලක්ෂණක් පුරා පුරුන ලද පාරම් ධර්මයන් පමණක් නො වෙයි, අසංඛ්‍යක් බුදුරුන් ලග ඉඳගෙන මනසින් ම බුද්ධත්වය ප්‍රාර්ථනා කරමින් ඒ කරපු මහා පාරම් ගක්තින් දකිනවා පමණක් නො වෙයි, උන් වහන්සේ ස්කන්ධ, බාතු, ආයතන ආදී ධර්මයන්, පරේච්ච සමුප්පාද ධර්මයන්, වතුරාරය සත්‍ය ධර්මයන්, ඒ වාගේම කාමාශ්ච, හවාශ්ච, දිවියාශ්ච, අවිත්ශ්ච ආදී ධර්මයන්, මේවා පහළ වන හේතු, මේවා නැති කරන ආකාර, නැති කරන මාර්ගය ආදී විවිධ කරුණු කොයි කොයි ආකාරවලින් දක්කා ද කියලා තමන්ගේ ම පුද්‍යාවෙන් දකිනවා

නම් - එක තමාගේ ම හද්වතින් දැකිය යුතු කරුණක් - එනකොට ඒ ලුද ගුණ භාවනාව එලෙසින් වැඩීම තුළින් පූජිත්ත් මාර්ග සත්‍යය වඩා කෙනෙකුට නිරෝධ සත්‍යය සාක්ෂාත් කරන්නට.

### විෂ්ජාවරණ සම්පන්න ගුණය

විෂ්ජාවරණ සම්පන්න ගුණය තුළිනුත් පූජිත්ත් අපට ලුද ගුණ වඩා නිවත් ලබන්නට. විෂ්ජාවරණ සම්පන්න ගුණ අතර තිබෙනවා විද්‍රෝහනා ඇළාන. ඒ එකක්. අනිත් එක ආගුවක්ෂය ඇළානය.

මේ ආගුව ධම් උන්වහන්සේ ස්ථය කළේ කොහොම ද, කොයි කොයි ද්‍රාගනයන් තුළින් මේ ආගුව උන්වහන්සේගේ සිතින් ස්ථය වී ගියා ද කියා දැකින විටත් අපට පූජිත්ත් නිවන සාක්ෂාත් කරන්නට.

නැත්තම් ලුදුරජාණන් වහන්සේගේ සන්තානය තුළ පහළ වූ විද්‍රෝහනා ඇළාන මොනවා ද? සම්මූහණ ඇළානය, ඒ වගේම නාම රුප පරිව්‍යේද ඇළානය, පව්‍යය පරිග්‍රහ ඇළානය, උද්‍යව්‍ය ඇළානය, හංග ඇළානය, හයතුපටියාන ඇළානය, ආදිනව ඇළානය, නිබිඳා ඇළානය, මූල්‍යතු කම්ම්‍යතා ඇළානය, පටිසඩ්බානුපස්සනා ඇළානය, සංඛාර උපෙක්ඩා ඇළානය, අනුලෝචන ඇළානය, ගෝනුහු ඇළානය, මාර්ග ඇළාන, එල ඇළාන, පව්‍යවෙක්ඩන ඇළාන මේ ආදි ඇළාන ගැන විමස විමසා තමාගේ විනිවිද දක්නා ප්‍රයාවෙන් බල බලා සිටින විට, ලුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වන අසිමිත ගුද්ධාව දැකිම පමණක් නො වෙයි, ලුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනා ගැනීම පමණක් නො වෙයි, එට අමතරව ඒ ධමියන් තමාගේ සන්තානය තුළ දියුණු වන ආකාරයන් දැකිය ගැනී යි. ඒ අවබෝධය අනුව තමාගේ ප්‍රයාව සි වැඩෙන්නේ. එහෙම කටයුතු කරන විටත් පූජිත්ත් අපට විෂ්ජාවරණ සම්පන්න ගුණයෙන් පවා නිවත් අවබෝධ කරන්නට.

සැම බුදු ගුණයක් තුළින් ම ඔය විධියට පූජාවන් නිවන් අවබෝධ කරන්නට. ඒවා අප විස්තර කරන්නේ නැහැ. මොකද, ඒ සඳහා තීක්ෂණ ප්‍රයාවක්, විනිවිද දැකිය හැකි ප්‍රයාවක්, පෘථිල වූ ප්‍රයාවක්, තමන්ගේ හදවත තුළින්ම මතු වන ප්‍රයාවක් තිබිය යුතු සි. ඒක නිසා ඒ ගැන වැඩිය කරා කරන්නට අවශ්‍ය නැහැ.

## සතර සතිපටිධාන ධර්ම වැඩෙන අයුරින් බුදු ගුණ භාවනාව වැඩීම

දැන් අප කියන්නේ සතර සතිපටිධාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් බුදු ගුණ භාවනාව වඩලා කෙසේ නම් තිබන් අවබෝධ කළ හැකි දකියන කරුණ.

මෙක කාටත් කරන්නට පුළුවන්. කාටත් කියන්නේ හැම දෙනාට ම නො වෙයි. බුදු ගුණ භාවනාව වඩලා සමාධිය දියුණු වෙලා තිබෙන, ප්‍රයාව දියුණු වෙලා තිබෙන, සමාධි ප්‍රයා දෙක ම සම මට්ටමකට වාගේ දියුණු වෙලා තිබෙන අයට පමණක්. අනික් අයට මේවා බිහිරි අලින්ට වීණා ගායනා කරන්නා සේ වෙන්නට පුළුවන්, එහෙමත් තැත්තම් උරන් ඉදිරියේ ග්‍රහ මූත්‍ර තැබීමක් වෙන්නටත් පුළුවන්. තැත්තම් හරකුන් පිට හකුරු පැටවීමක් වෙන්නටත් පුළුවන්.

මං මේ අයගෙන් මේ ප්‍රශ්නය ඇපුවොත් බලන්න දැන් පුළුවන් ද උත්තර දෙන්නට කියලා. “බුදු ගුණ කියන්නේ තමන්ගේ සිත පමණ යි. බුදු රජාණන් වහන්සේ කියන්නේ තමන්ගේ සිත පමණ යි” කියලා කිවොත් මේ අයට ඒක තේරුම් ගන්නටත් පුළුවන් වෙයි ද? “බුදු ගුණ කියන්නේ තමන්ගේ සිත පමණ යි. බුදුරජාණන් වහන්සේ කියන්නේ තමන්ගේ සිත පමණ යි” කියලා කිවොත් ඒක මේ අයට තේරෙනට ද?

මේ බුදුරජාණන් වහන්සේට කරන නිගාචක් නො වෙයි. අප මේ යන්නේ අන්ද ගුද්ධාවකින් පුතුව කටයුතු කරන්නට නො වෙයි. අප මේ යන්නේ බුදුරජාණන් වහන්සේට තෙල් මල් පහන් ආදිය පුජා කරලා, බුද්ධ පුජා පවත්වලා, කොඩී ආදිය පුජා කරලා ආම්ප පුජාවන් පවත්වලා සංසාර රස් කරගෙන සංසාර ගමන දිග්ගැස්සෙන ආකාරයේ කුසල් රස් කිරීමටත් නො වෙයි. බුදු ගුණ භාවනාව

තුළ දී පහළවන පරමාර්ථ ධර්මයන් පරමාර්ථ ධර්මයන් වගයෙන් ම දැකිමින්, ඒ පරමාර්ථ ධර්මයන්ගේ යථා ස්වරූපය අවබෝධ කර ගතිමින්, ඒ පරමාර්ථ ධර්මයන් ඉත්මවා හිය නිර්වාණ බාතුවට සිත පත් කර ගන්නා ලබන ක්‍රියා මාර්ගයක් ගැන සි අප මේ කරා කරන්නේ.

ඒක තිසා අන්ධ ගුද්ධාවට තැනක් දිය යුතු තැහැ. ගුද්ධාව අනිවාර්යයෙන් ම තිබිය යුතු කාරණාවක්. ගුද්ධාවෙන් නො වෙසි තිවන් ලබන්නේ, ප්‍රජාව තුළින්. සම්මා දිටියිය ප්‍රජාවට අයත් අංගයක්. සම්මා දිටියියෙන් තිවන් ලබන්නේ. ගුද්ධාව ඒකට අනුබල දිය යුතු කාරණාවක්. අනුබලයක් වගයෙන් ගුද්ධාව තිබිය යුතු සි.

එතකොට අප දැන් අරහං, සම්මා සම්බුද්ධයේ, විෂ්ජාවරණ සම්පන්නේයා ආදී බුදු ගුණ සිහිපත් කරනවා කියලා සිතමු. අරහං කියන බුදු ගුණය සිහිපත් කරලා, සම්මා සම්බුද්ධ කියන බුදු ගුණය සිහිපත් කරන කොට අරහං බුදු ගුණය සිහිකළ සිතුවිලි තැන්තට ම තැති වෙලා තමාගේ සන්තානය තුළ. ඒවා නිරැද්ධ වෙලා.

සම්මා සම්බුද්ධ ගුණය සිහිපත් කරලා, විෂ්ජාවරණ සම්පන්න කියන විට ම, සිතන විට ම, විෂ්ජාවරණ සම්පන්න ගුණය සිහිපත් කරපු සිතිවිලින් තැහැ, රේට ඉස්සෙල්ලා අරහං ගුණය, සම්මා සම්බුද්ධ ගුණය සිහිපත් කරපු සිතිවිලින් තැහැ. ඒ විධියට දිගින් දිගට බුදු ගුණ සිහිපත් කරන විට මූලින් මූලින් ඇති වූ සියලුම සිතිවිලි ධර්ම, ඒ නාම ධර්ම තැතිවි තැති වියනවා.

**තමාගේ සිත තුළ ලේකයක් රඳා පවතින්නේ මනසිකාර මත සි**

බුදු ගුණ සිහිපත් කරනවා කියන්නේ මෙලෙසින් සිතුවිලි ධර්ම රිකක් ඇතිවෙමින් තැතිවෙමින් යාමක්. බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කිරීම පමණක් නො

වෙයි, මූල්‍ය ලේකයක් ම තමාගේ සන්තානය තුළ රඳා පවතින්නේ තමාගේ මනසිකාර මත, තමාගේ සිත මත. මේ කරුණ සමහර විට මේ අයට නො තේරෙන්නට පූජාවන්.

සරල උදාහරණයක් වශයෙන් කියන්නම්, දැන් අපි සිහිපත් කරමු ශ්‍රී මහා බෝධින් වහන්සේ. ශ්‍රී මහා බෝධින් වහන්සේ එතැනු වැඩ සිටිනවා. අප සිහිපත් කළාත්, අපට එක අරමුණු වුණෙනාත් විතරයි අපට ශ්‍රී මහා බෝධින් වහන්සේ නමක් වැඩ සිටින බව තේරෙන්නේවත්, දැනෙන්නේවත්. ඒ පිළිබඳව සිහිවිලි ඇති වන්නට ඕනෑ, මනසිකාර ඇති වන්නට ඕනෑ. එම නිසා ශ්‍රී මහා බෝධිය කියන්නේ ඒ පිළිබඳව මනසිකාර විකක් ඇති වීමක්.

රුවන්මැලි චෙවත්‍යය දැන් සිහිපත් කළාත් එක අපේ මනසට දැනෙනවා. නමුත් සිහිපත් නො කළාත් රුවන්මැලි චෙවත්‍යය තිබෙන බවටත් අප දන්නේ නැහැ.

දුළදා වහන්සේ දැන් සිහිපත් කරන්නට පූජාවන්. දුළදා වහන්සේ වැඩ සිටින කරඩුව දැන් මනසට දරුණනය වන්නට පූජාවන්. නමුත් ඕවා සිහිපත් කළේ නැත්නම් කරඩුව තිබෙන බව දන්නෙනාත් නැහැ, දුළදා වහන්සේ වැඩ සිටිනවා කියා දන්නෙනාත් නැහැ. එවා අපේ මනස තුළ නැහැ.

නැත්නම් තමන්ගේ පිට රට ඉන්න දුවෙක් පූතෙක් දැන් සිහිපත් වුණෙන් නැත්නම් පිට රට දුව ඉන්නවා ද, පූතා ඉන්නවා ද කියා දන්නෙනාත් නැහැ.

කෙනෙක් දැන් සිහි නැති කළා කියලා සිතමු. පැය භාගයකට සිහි නැති කළා එන්නතක් දිලා හරි කවර ආකාරයකින් හරි. ඒ සිහි නැති කර සිටින කාල පරිව්‍යේදය තුළ ද ඔහුගේ සන්තානය තුළ අම්මෙකුත් නැහැ, තාත්ත්ත්වකුත් නැහැ, දුවෙක්, පූතෙක්, සහෝදර සහෝදරියක්, මේ ලේකයක්, පර ලේකයක් හෝ නැත්නම් රට, ජාතිය, භාෂාව, ආගම ආදී කිසිවක් නැහැ. සිත සම්පූර්ණයෙන් තාවකාලික

වශයෙන් අක්‍රීයත්වයට පත් වෙලා.

එකෙන් ම තේරුම් ගන්නට ඕනෑ සිතිවිලි සමූදායක් තමාගේ සන්තානය තුළ ඇති වෙමින් නැති වෙමින් යාම හැර, වෙන ලෝකයක් කියා දෙයක් තමාගේ සන්තානය තුළ සත්‍ය වශයෙන් ම නැති බව. ඒ සිතිවිලි සමූදායයන් ඇති වූණේ නැත්තම් ලෝකයක් තමාගේ සන්තානය තුළ නැහැ.

මේ කථාව ම අදාළ වෙනවා තමාගේ ප්‍රතාටන්, තමාගේ දුවටන්, තමාටන්. ඒ කථාව ම අදාළ වෙනවා බුදුරජාණන් වහන්සේටන්, බුදු ගුණවලටන්.

අරහං ගුණය, "සියලු ම ක්ලේශයන් කෙරෙන් දුරු වූ බැවින් ද අරහත් නම් වන සේක", නැත්තම් "ආම්ප ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු වූ බැවින් අරහත් ය" කියලා අප සිහිපත් කරනවා නම් මොනවා ද පරමාර්ථ වශයෙන් සිදු වූණේ? බුදුරජාණන් වහන්සේගේ අනාන්ත අසීමිත අප්‍රමාණ බුදු ගුණ තිබෙනවා. නමුත් ඒ බුදු ගුණ සිහිපත් කරන විට පරමාර්ථ වශයෙන් සිදු වූණේ කුමක් ද? අන් කිසිම දෙයක් නො වෙයි, තමාගේ සිත තුළ සිතිවිලි ධර්ම විකක් ඇති වී නැති වී යාම පමණයි.

"පරෝපදේශ රහිතව ස්වයංභූද්‍යානයෙන් වතුරාරය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගෙන, සර්වයූතා ඇානය අවබෝධ කරගෙන, ලෝකයේ තිබෙන උත්තම ස්ථානය වූ සම්මා සම්බුද්ධත්වයට බුදුරජාණන් වහන්සේ පත් වූණා" කියලා අප සිහි කරනවා, නැත්තම් කියනවා, නැත්තම් අසාගෙන සිටිනවා. මොනවද ඒ. තමාගේ සන්තානය තුළ සිතිවිලි ධර්ම ඇති වීම පමණ යි. වෙන කිසිවක් නො වෙයි. කවර බුදු ගුණයක් සිහිපත් කළත් මිකයි සත්‍යය.

එහෙම නම් ඒ බුදු ගුණ තිබෙන්නේ අප බුදු ගුණ භාවනා කරන විට අපගේ සන්තානය තුළ යි. උන්වහන්සේගේ අසීමිත මහා ගුණස්කන්ධයන් නිෂ්ප්‍රභා කිරීමක් නො වෙයි මා මේ කථා කරන්නේ. පරමාර්ථ ධර්මය

පරමාර්ථ ධර්ම වගයෙන් මතු කර දීමක්. ඒ අසීමිත බුදු ගුණ කියලා, සිතලා නිම කරන්නට බැරිතරම් අසීමිත යි.

දැන් ඒ බුදු ගුණ සිහිපත් කිරීමේ දී, තැන්නම් බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමේ දී පහළ වුණේ සිතිවිලි ධර්ම රිකක් පමණ යි කියන අවබෝධය ඇති කර ගත යුතු යි.

**මනසිකාර තෛවන් සිතිවිලි, වින්ත සංස්කාර යනුවෙන් ද භාඳීන්වෙයි**

දැන් මේ සිතිවිලි ධර්මවලට අප වෙන පොදු වචනයක් ප්‍රකාශ කරනවා, සංස්කාර කියලා. මේ සංස්කාර කියන වචනය විවිධ අර්ථ දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල යොදා ගෙන තිබෙන්නේ. අප ලියු 'සංස්කාර හැර කටර මමෙක්ද' 'සංස්කාර අතහැර නිවන්ව' වැනි පොත්වල ඒ කරුණු දක්වා තිබෙනවා. තැවත ඒවා පරිදිලනය කරලා බලන්න.

මෙතන සංස්කාර කිවේ පංචස්කන්ධ ධර්මයන්ගේ රුප, වේදනා, සංඝා, සංස්කාර, කියන තැන තිබෙන සංස්කාරවලට. සංස්කාර කියන්නේ පංචස්කන්ධ කරාවට අනුව කරා කරනවා නම් රුප සංවේතනා, ගබඳ සංවේතනා, ගන්ධ සංවේතනා, රස සංවේතනා, එළාවියිබිඩ සංවේතනා, ධම්ම සංවේතනා කියන කොටස් හයට. රුප පිළිබඳ සිතිවිලි, ගබඳ පිළිබඳ සිතිවිලි, ගඟ සූවඳ පිළිබඳ සිතිවිලි, රස පිළිබඳ සිතිවිලි, කයට දෙනෙන ස්ථරීය පිළිබඳ සිතිවිලි සහ මනසට දෙනෙන විවිධ බම්මාරම්මණයන් පිළිබඳ සිතිවිලි. මෙවා තමයි සංස්කාර කියන එක විස්තර කරන විට බුදුරජාණන් වහන්සේ එක නිර්වචනය කරමින් දක්වා වදාලේ.

එනකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් දැකලා, බුද්ධ රුපයක් දැකලා අප එක සිහිපත් කරනකොට රුපය පිළිබඳ සිතිවිලි පහළ වන්නට පුළුවන්. යම් කිසි කෙනෙක් බුදු ගුණ කියන විට ඒ බුදු ගුණ අහනවා නම් එවිට සිතිවිලි පහළ

වන්නට පුළුවන්. තමන් බුදු ගණ සත්ස්‍යායනය කරනවා නම් එවිට බුදු ගණ පිළිබඳ සිතිවිලි පහළ වන්නට පුළුවන්. තමන් බුදු ගණ සිතනවා නම් සිතිවිලි පහළ වන්නට පුළුවන්. ජීවා ඔක්කොම මොනවා ද? සංස්කාර ධර්ම. වින්ත සංස්කාර ධර්ම - සිත තුළ පහළ වන සංස්කාර ධර්ම. මේ සංස්කාර ධර්මවල ස්වරූපය මොකක් ද? ඇති වෙනවා. පවතිනවා. නැති වෙනවා. නැති වුණාට පස්සේ ගේෂ වන්නේ මොනවා ද? කිසිවක්ම නැහැ. පහනක් නිවුණාට පස්සේ නැත්තටම නැති වී ගියා සේ සියල්ල ම නිවී නිරුද්ධ වෙනවා.

මේ සිතිවිලි “මම” කියලා හිතුවා. “මගේ සිතිවිලි”, “මම සිතනවා” කියලා වැරදි මුලාවකට ලේකයා අවේද්‍යාව නිසා වැටුණා. නමුත් තමා සිතනවා නො වෙයි, තමාගේ සිතිවිලි නො වෙයි මෝවා. හේතු එල සමුදායක්.

මේ සංස්කාර ස්කන්ධය, නැත්තම් ඒ සිතිවිලි ධර්ම ඇති වීමේ සමුදාය බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා එස්ස සමුදායා සංස්කාර සමුදයෝ කියලා. ඒ වචනය මතක තබා ගන්තාට, නැත්තම් දේශනයක් අහලා, පොතක තිබිලා කියෙවිවාට ඒ කරුණ තමන් දන්නවා කියලා රටෙන්නට එපා. තමන්ට ම අවබෝධ වන්නට ඕනෑ මේ සංස්කාර ඇති වීමේ හේතුව මොකක් ද කියලා.

එතකොට එස්ස සමුදායා සමුදයෝ - මතෙන් ස්පර්ශය නිසා මේ සංස්කාර ජනිත වෙනවා. මේ මතෙන් ස්පර්ශය කියන වචනය විකක් ගැහුරු එකක්. මනසිකාර නිසා මේ සිතිවිලි ධර්ම පහළ වෙනවා කියා කිවොත් මේ අයට තේරුම් ගන්නට පහසු සි. බුදුරජාණන් වහන්සේ ගැන මනසිකාර මෙහෙයවන නිසා ඒ හා සම්බන්ධ වූ, ඒ හා ප්‍රතිබද්ධ වූ සිතිවිලි ගලා යාමක් මේ සිදු වන්නේ. ඒ මනසිකාරය අප එකපාරට ම වෙන පැත්තකට භරවනවා. ඒ සිතිවිලි එතකොට ම නතර වෙලා. නිරුද්ධ වෙලා. බුදු ගණ හාවනාට කිරීමේ ද පහළ වන මනසිකාර, හේතුන් නිසා

ହବଗତେ ଲଳ ଚମ୍ପିଦ୍ଵୀଯଙ୍କୁ. ଶେଷନୁ ତିବେନ ତାଙ୍କ କଳ୍ପ ଆତି ବେନବା. ହେତୁନୁ ନୈତି ବେନକୋଠ ମ ନୈତି ବେନବା. ହେତୁ ଲଳ କ୍ରିୟାଧାରିଯଙ୍କ ହୈର ମେତନ କିମିଲିକୁ ନୈହୈ. ଶେଷନୁ ନୈନ୍ତନମି ତମନ୍ତର ଶେଷ ଆତି କର ଗନ୍ତନବତ୍ ବୈହୈ. ତମାଙ୍ଗେ କିମିଲିନ ନୋ ବେଦି. ମୋଲାଯେ ଖେଳ ଆଦି କ୍ରିୟା ଧାରିଯଙ୍କ ନିଃଶ ପରିଦି କିମ୍ବା ବୁଝେ ନୈନ୍ତନମି କିମି କେନକୁଠ ଓଇ କିମିନା ଆକାର କିମିଲି ଆତି କର ଗନ୍ତନବତ୍ ବୈହୈ.

ଅପି କିମାତ୍ର ଅମନ୍ତ୍ରମାଯେକୁ ଆଲେଲେଲା ମୋଲା ଚେପରିଗ କରଲା, ନୈନ୍ତନମି ମାରଯେକୁ ଆଲେଲେଲା ମୋଲା ଚେପରିଗ କରଲା ମୋଲା ଯମିକିମି କିମ୍ବା କିମିନାଯକାଠ ପନ୍ତ କଲେନ୍ତ ଶିଖେମ କିମିପନ୍ତ କରନବା ତିଯା କିମିକୁ ଆତି କର ଗନ୍ତନବତ୍ ବୈରିଲ ଯନବା. ମେଲା ତମାଙ୍ଗେ କିମିଲି କିମାଲା ଲୋକରେ ସନ୍ତଵିଯା ଯିବେଳେନ୍ତିନେ.

ମୋଲା ଆସ୍ତରେ କରଗେନ, ମୋଲା ନିଃଶ ପରିଦି କ୍ରିୟାନ୍ତମକ ଵିମ ଆସ୍ତରେ କରଗେନ, କିମେତେ ପାର୍ବତୀମ ଆସ୍ତରେ କରଗେନ, କରମ ଆଦି ଲିଲିଦ ହେତୁନୁ ଆସ୍ତରେ କରଗେନ, ମନେମ ଚେପରିଗ ଆଦି ଚେପରିଗ ହେତୁ କରଗେନ ପହଳ ବନ ମେ କିମିଲି ଦିରମ ହେତୁ ଲଳ କ୍ରିୟା ଧାରିଯଙ୍କ ବେନା ଅନ୍ତ କିମିଲିକୁ ନୋ ବେଦି. ଶେଷନୁ ତମନ୍ତରେ ନୋ ବେଦି, ଶିଳ୍ପୀନ୍ତ ତମନ୍ତରେ ନୋ ବେଦି. ତମା କିମିଲି ଆତି କର ଗନ୍ତନେତ୍ ନୈହୈ. ତମାଙ୍ଗେ କିମିଲି କିମିନବତ୍ ବୈହୈ ଲେଲାଠ. ଶେ କିମିଲି ଆତି ବେନବା. ପାତନିନବା. ନୈତି ବେନବା. ନୈତି ବୁଣ୍ଣାଠ ପଞ୍ଚଜେ କିମିଲି ଜେତ ନୋ ବୀମ ନିର୍ଦ୍ଦେଶ ବେନବା. ନିର୍ଦ୍ଦେଶ ଲି କିମି କିମିଲି କଲାବତ୍ ନୈଲା ଆଦିଲା ଗନ୍ତନବ ପ୍ରତିଲିପି ଚମନେକୁ ମେ କିମ୍ବା ବେନା ନୈହୈ. ନୈଲା ଶେ ହା ଚମାନ କିମିଲି ଆତି କର ଗନ୍ତନବ ପ୍ରତିଲିପି. ନୈତିବୁଣ କିମିଲି ନୈତିବୁଣ ନୈତିବୁଣ ମ ହି. ନୈଲା ଶେଲା ଆତି ବନ୍ତନେ ନୈ କଲାବତ୍. ଶେ ନୈତିବୁଣ କିମିଲି ତିବେନ ଲିପ ମମ ଯ, ମରେ ଯ, ମରେ ଆନ୍ତମଯ ଯ, କିମାଲା ଗ୍ରାହଣ୍ୟ କରଗେନ ଯମି କିମି କେନେକୁ କଲାପନ୍ତ କରନବା ନାମ, ମେ କିମିଲି ନିର୍ଦ୍ଦେଶ ଲି ଯନ ଲିପ ମ ଶେ ମମ୍ପାଠ, ଶେ ମରେ ଆନ୍ତମଯଠ କୁମକୁ କିମ୍ବା କିମିଲି ଲି ଯ କିମାଲ ମେ ଅଯ କିମିନ୍ତନେ? କିମିନ୍ତନବ ପିହିରା କିମିନ୍ତନବ ଶେ ମମ୍ପାଠ, ଶେ

ආත්මයට ස්ථානයක් තිබෙනවා ද? ප්‍රතිෂ්ථාවක් තිබෙනවා ද? මේවා දැකින්නට පුළුවන් ප්‍රඟා ඇසකින්, සමාධියකින් පෝෂිත වූ ප්‍රඟා ඇසකින්. එතකොට තමයි මේ බුදු ගණ භාවනාව නිසි පරිදි විද්‍රෝහනාවට නැගුවා වෙන්නේ.

සාමාන්‍යයෙන් බුදු ගණ භාවනාව කර, 'මේ බුදු ගණ භාවනාව කරන විට පහළ වූ නාම රුප ධර්මයේ අනිත්‍යයේ ය, දුක්ඛයේ ය, අනාත්මයේ ය' කියලා සිතන්නට පුළුවන්. එවැනි විද්‍රෝහනා භාවනාවක් තුළින් නම් නිවනට සම්පූර්ණ නොවා නිවන දෙසට හැරෙන්නෙන් නැ සම්පූර්ණ වෙනවා තබා.

එක නිසා නිවන් අවබෝධ කර ගැනීමට නම් පරමාර්ථ ධර්මයන් හොයලා, පරමාර්ථ ධර්මයන්ගේ යථා තත්ත්වය දැකින්නට ඕනෑ. දැන් මේ අවබෝධය - 'මේ සංස්කාර, මේ සිතිවිලි ධර්ම ගලා යාම හැර බුදු ගණ කියලා දෙයක් ඇත්තෙන් නැ, බුදුරජාණන් වහන්සේ කියලා දෙයක් තමාගේ සත්තානය තුළ ඇත්තෙන් නැ, සත්තා වශයෙන් සිතිවිලි ධර්ම විනා අන් කිසිවක් නො වෙය සිදු වන්නේ' කියන ඒ යථා තත්ත්වය - යථා පරිදි ම අවබෝධ වූණාට පසුව සි කෙනකු විසින් සතර සතිපටියාන ධර්මයන් වැඩිහිටි ආකාරයෙන් බුදු ගණ භාවනාව වැඩිය යුතු වන්නේ. නැති කෙනකුට ප්‍රතිඵල ගන්නට අපහසු සි.

එ වගේ ම බුදු ගණ භාවනාව තුළින් තරමක් දුරට හෝ සිතේ සමාහිත භාවයක් ඇති කර ගෙන සිටින කෙනකුට පමණ සි බුදු ගණ භාවනාව තුළින් ප්‍රතිඵලයක් ගත හැකි වන්නේ. නැති කෙනකුට බැහැ. එක නිසා කවර ආකාරයකින් හරි බුදු ගණ භාවනාව වඩා වඩා සිතේ සමාහිත භාවයක් කළින් ඇති කර ගෙන තිබීම අනිවාර්ය සි, අත්‍යවශ්‍ය සි.

**සතර සතිපථියාන ධර්ම වැඩිහි යේ බුද ගුණ භාවනාව වඩා නිවන් ලැබිය හැකිකේ කෙසේද?**

මෙ අය දත්තාවා සතර සතිපථියාන සූත්‍රයේ තිබෙනවා, ඒකායනෝ අය හික්බවේ මගේගේ සත්තාන් විසුද්ධියා, සෝක පරදීද්වාන් සමතික්කමාය, දුක්බ දේමනස්සාන් අත්ථිංගමාය, ශ්‍රායස්ස අධිගමාය, නිබිලානස්ස සවිෂ්තිරියාය, යදිදී වත්තාරෝ සතිපථියානා. මහණෙනි, නිවන තියත වශයෙන් ම ලබා දෙන මාර්ගයක් තිබෙනවා. සත්තාන් විසුද්ධියා- සත්ත්වයන්ගේ පාරිභුද්ධත්වය ලබා දෙන මාර්ගයක්, ගෝක පරිදේව දුක් දොමිනස් ඉක්මවා යන මාර්ගයක්, වතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රතිච්චිත කරන මාර්ගයක්, නිර්වාණය නිසැක වශයෙන් ම සාක්ෂාත් කර දෙනු ලබන මාර්ගයක් තිබෙනවා මහණෙනි. කුමක් ද ඒ මාර්ගය? සතර සතිපථියාන ධර්මය.

**මොනාවාද ඒ සතර වශයෙන් දක්වන්නේ?**

ඉඩ හික්බවේ හික්බු කායේ කායානුපස්සි විහරති ආතාපි සම්පතානෝ සතිමා විනෙයා ලෝකේ අහිජ්ජා දේමනස්සං, වේදනාසු වේදනානුපස්සි විහරති ආතාපි සම්පතානෝ සතිමා විනෙයා ලෝකේ අහිජ්ජා දේමනස්සං, විත්තේ විත්තානුපස්සි විහරති ආතාපි සම්පතානෝ සතිමා විනෙයා ලෝකේ අහිජ්ජා දේමනස්සං, ධම්මෙසු ධම්මානුපස්සි විහරති ආතාපි සම්පතානෝ සතිමා විනෙයා ලෝකේ අහිජ්ජා දේමනස්සං.

1. කායානුපස්සනාව
2. වේදනානුපස්සනාව
3. විත්තානුපස්සනාව
4. ධම්මානුපස්සනාව

මෙ සූත්‍රය අවසානයේ දැක්වෙන පායියන් මෙ අය දතු යුතු හි. යෝජි කෝච් හික්බවේ ඉමෙ වත්තාරෝ සතිපථියානේ ඒවා හාවෙයා සත්තා වස්සානි, තස්ස ද්විත්නා එලානා.

අකුණුතරං එලං පාටිකඩ්බං දිවියේව ධම්මෙම් අකුණු සතිවා උපාදීසේසේ අනාගාමිතා

මේ සතර සතිපටධාන ධර්මයන් යමිකිසි කෙනෙක් මැනවින් මා කියන ලද ආකාරයෙන් හාවිතා කළා නම් පුගුණ කළා නම් මහණෙනි, මහුට හෝ ඇයට අවුරුදු හතක් ඇතුළත දී අනාගාමී වෙන්නට පුළුවන්, නැත්නම් රහත් වෙන්නට පුළුවන්.

තිවියෙනු හික්බවේ සත්ත වස්සානි - අවුරුදු හතක් අවශ්‍ය නැහැ. ඒක පසෙක තිබේවා මහණෙනි, යෝජි කොට්ඨාස හික්බවේ ඉමේ වත්තාරෝ සතිපටධානේන් ඒවං හාවෙයා ජ වස්සානි- යමෙක් මේ සතර සතිපටධාන ධර්මයන් අවුරුදු හයක් පුගුණ කළා නම් - අසු කරනවා ඊට පසුව කාලය - පහක්, හතරක්, තුනක්, දෙකක්, අවුරුදේදක්.....

අවුරුදේදක් නො වෙයි මහණෙනි, මේ සතර සතිපටධාන ධර්මයන් මාස හතක්, මාස හයක්, මාස තුනක්, මාස දෙකක්, මාසයක්.....

තිවියෙනු හික්බවේ මාසෝ, යෝජි කොට්ඨාස හික්බවේ මේ වත්තාරෝ සතිපටධානේන් ඒවං හාවෙයා අද්ධමාසෝ. මාසයකුත් අවශ්‍ය නෑ මහණෙනි සමහරුන්ට. යම් කිසි කෙනෙක් මෙක සුමාන දෙකක් හාවිතා කරනවා නම්;.....

තිවියෙනු හික්බවේ අද්ධමාසෝ, යෝජි කොට්ඨාස හික්බවේ ඉමේ වත්තාරෝ සතිපටධානේන් ඒවං හාවෙයා සත්තාභා, තස්ස ද්වීන්නා එලානා අකුණුතරං එලං පාටිකඩ්බං දිවියේව ධම්මෙම් අකුණු සතිවා උපාදීසේසේ අනාගාමිතා. යම් කිසි කෙනෙක් දවස් හතක් තිවැරදි ආකාරයෙන් මේ කියන ලද ආකාරයෙන් සතර සතිපටධාන ධර්මයන් වැඩුවා නම් මේ ජීවිතය තුළ දී ම අනාගාමිත්වය හෝ රහත් එලය ලබන්නට පුළුවන් කියලා එලසින් බුදුරජාණන් වහන්සේ වදාලා.

කරන්නේ නැති කෙනකුට නො වෙයි, කරන කෙනකුට සි ඒ ප්‍රතිථිල ලැබෙන්නේ. නැම දෙනාටම නො වෙයි, පාරමී ගක්තියක් තිබෙන කෙනකුට සි ඒවා ලැබෙන්නේ. නිකං අලස විධියට, මන්දගාමී විධියට කටයුතු කරන අයට නො වෙයි, ඒ සඳහා ඇප කැප වෙලා උනන්දුවෙන් කටයුතු කරන අයට සි එහි ප්‍රතිථිල ලබා ගත නැකි වන්නේ. මා මේ කරුණු කිවේ සතර සතිපට්චාන ධර්මයන්ගේ තිබෙන වැදගත් භාවය පෙන්වා දීම සඳහා.

### වේදනානුපස්සනාව

එතකොට ඩුං ගුණ භාවනාව දැන් වචනවා. අප වේදනානුපස්සනාවෙන් පටන් ගත සූත්‍ර සි. ඩුං ගුණ භාවනාව වචන විට නිරාමිස සූබ වේදනාවක් ඇති වෙනවා, සමහරුන්ට කළුල යන වේදනා ඇති වෙනවා. ඒ තරම් සතුවු වේදනාවක් ඇති වෙනවා. නිරාමිස සි.

වේදනානුපස්සනාව විස්තර කරන විට ඩුං රජාණන් වහන්සේ දක්වනවා සතර සතිපට්චාන සූත්‍රයේ නිරාමිසං වා සූබං වේදනා. වේදියමානෝ 'නිරාමිසං සූබං වේදනා. වේදියාමී' ති පජානාති. නිරාමිසංවා දුක්ඛං වේදනා. වේදියමානෝ 'නිරාමිසං දුක්ඛං වේදනා. වේදියාමී' ති පජානාති, නිරාමිසං වා අදුක්ඛමසූබං වේදනා. වේදියමානෝ 'නිරාමිසං අදුක්ඛම සූබං වේදනා. වේදියාමී' ති පජානාති. නිරාමිස කියන්නේ ලොකික දේවල් හා සම්බන්ධ වූ දේවල් නො වෙයි. ඒ නිසය නිරාමිස කියන වචනය පාවිච්ච කළේ. නිරාමිස වූ සූබ වේදනාවක් ඇති වන විට 'නිරාමිස සූබ වේදනාවක් ඇති ව්‍යුණා' කියලා දකිනවා. නිරාමිස වූ දුක්ඛ වේදනාවක් ඇති වන විට 'නිරාමිස දුක්ඛ වේදනාවක් ඇති ව්‍යුණා' කියලා දකිනවා. නිරාමිස උපේක්ෂා වේදනාවක් ඇති වෙන කොට 'නිරාමිස උපේක්ෂා වේදනාවක් ඇති ව්‍යුණා' කියලා දකිනවා.

එතකොට මේ නිරාමිස ප්‍රිතිය, නිරාමිස පුබය නැත්තාම් නිරාමිස උපේක්ෂා වේදනාව කෙනකුගේ සිත තුළ බුදු ගණ භාවනාව වැඩීම තුළීන් ජනිත වන්නට පුළුවන්.

ඒ වගේම දුක්ඛ වේදනාත් ඇති වන්නට පුළුවන්. අපි හිතමු ඉදගෙන බුදු ගණ භාවනාව වඩනවා. එතකොට රත්වීම් තැවීම් ආදිය ඇති වෙලා කායික දුක් වේදනා ඇති වන්නට පුළුවන්. මදුරුවේ කාලා වැනි දුක් වේදනා ඇති වන්නට පුළුවන්. භාවනා කරන මධ්‍යස්ථානයක් වැනි තැනාක භාවනා කරන විට වෙනත් අය තමන් ඉදිරියෙන් ඉස්සරහට යනවා, පස්සට යනවා. මිනිස්සූ එහාට මෙහාට යනවා. මුල් අවස්ථාවල දී භාවනා කරන එතරම් දියුණු නැති අයට ඒවා කෙරෙහි එවිට සිතට දේමනස්ස වේදනාවක් දනෙනවා. සමහර විට : තමන්ට පළිබේකර වූ ගබඳ ඇසෙනවා. එතකොටත් ඒ බුදු ගණ භාවනාව තුළීන් සමහර විට දේමනස්ස වේදනාවන් ඇති වන්නේ. මේ විධියට විවිධාකාර දුක් වේදනා ඇති වන්නටත් පුළුවන්.

දුක් හෝ සැප හෝ මැදහත් වේදනාවක් හෝ කවර වේදනාවක් ඇති ව්‍යුණත් භාවනාව තුළ දී ඒවා අප දත යුතු සි. දත යුතු සි කියන්නේ මෙක දුක්ඛ වේදනාවක්, මෙක සැප වේදනාවක් කියලා දැකගත්ත එක නො වෙයි. එක සිනැම කෙනකුට, තිරිසන් සතෙනකුට හරි තේරෙන එකක්. එහෙම එකක් නො වෙයි මෙහි දී කරා කරන්නේ. ඒ වේදනාවේ යථා තත්ත්වය යථා පරිදි දත යුතු සි.

සමුද්‍ය ධම්මානුපස්සී වා වේදනාසු විහරති. වය ධම්මානුපස්සී වා වේදනාසු විහරති. සමුද්‍ය වය ධම්මානුපස්සී වා වේදනාසු විහරති කියලා ඒ සුතුයේම දුක්වෙනවා. සමුද්‍ය දකින්න. වය දකින්න. සමුද්‍ය වය දෙකම දකින්න. ඇති වීම නැති වීම නැති වීම දෙකම දකින්න කියන එකයි එහි අර්ථය.

එතකොට මේ වේදනාව ඇති වූතේ කටර හේතුවක් නිසා ද කියලා තමන් දකින්නට ඕනෑ. මොකද හේතුව? හේතුන් නිසා හටගත් එලයක් නම මේ වේදනාව එය 'මම' හෝ 'මගේ' වන්නට බැහැ. මගේ ආත්මයක් වන්නට බැහැ. තමා ඇති කර ගත් දෙයක් වන්නට බැහැ. තමාගේ කියලා ඒකට අපට කියන්නට බැහැ.

මොනවද වේදනාව ඇති වීමේ හේතු?

බුදුරජාණන් වහන්සේ වදාලා එස්ස ප්‍රචිචයා වේදනා කියලා. එස්සය නිසා වේදනාව ඇති වෙනවා, ස්පර්ශය නිසා. පෙන්වල තිබෙන මේ කරුණු මතක තබා ගත් පමණින් හෝ, යම් කිසි දේශනාවක් අසලා ඒක අන් අයට කියා දෙන්නට පුළුවන් වූ පමණින් හෝ, ඒක තමා අවබෝධ කර ගත් ධර්මය කියලා රැවටෙන්නට නම් එපා. ඒවා තමාගේ ම අවබෝධ නො වෙයි, සංයා මාත්‍රා.

පමණින්ට උගන්වනවතේ දහම් පාසල්වල. ඒ පමණි විභාගත් පාස් වෙනවා. නමුත් කිසිම අවබෝධයක් නෑ. එවැනි දේශවල් නො වෙයි මා මේ කරා කරන්නේ. තමන්ගේ හද්වත තුළින් දකින වේදනා සමුදය දැකිම.

එතකොට තමයි බුදුරජාණන් වහන්සේ වදාලේ කොයි තරම් සත්‍යයක් ද කියලා දකින්නට පුළුවන් වන්නේ. ප්‍රචිත්තං වේදිතබේ විශ්වෘති ධර්මයක්. තමාගේ ප්‍රදාවත් දත් යුතු ධර්මයක්. මම දකින දේ මේ අය දකිනවා කියලා හිතන්නට එපා. බුදුරජාණන් වහන්සේ දකින දේ අප දකිනවා කියලා හිතන්නට් එපා. තමා විසින් ම තමාගේ තුවතේ මට්ටමට අනුව එය දත් යුතු වන්නේ.

මෙහි ද වේදනාව ජනිත වන්නේ මනෝ ස්පර්ශය නිසා. මනසිකාර නිසා වේදනාව ඇති වෙනවා කියලා කියන්නත් පුළුවන්.

ඩුදු ගුණ ගැන සිහිපත් කරන විට විවිධ ඉදු ගුණ තුළින් විවිධාකාර වේදනා විවිධ සත්වයන්ට ඇති වන්නේ. සමහරුන්ට සම්මා සම්බුද්ධයේ කියන වචනය තරම් මිහිරි වචනයක් නෑ. ඒ තුළින් ඇති වන නිරාමිස සුඛය තරම් සුඛයක් වෙන කවර දෙයකින්ටත් ලැබෙන්නේ නෑ.

සමහරුන්ට වෙන ගුණයක් වෙන්නට පුළුවන්. අරහං ගුණය වෙන්නට පුළුවන්. හගවා ගුණය වෙන්නට පුළුවන්. නැත්නම් සත්ථා දේව මනුස්සානා බුද්ධ ගුණය වෙන්නට පුළුවන්. නැත්නම් අනුත්තරෝ පුරිස ධමම සාරථී බුද්ධ ගුණය වෙන්නට පුළුවන්.

මේ කවර ඩුදු ගුණයක් තුළින් හරි නිරාමිස සුඛ වේදනාවක් දැනෙනවා නම් ඒකම නැවත නැවත, නැවත නැවත පුරුණ කළ යුතු සි. ඒසේ පුරුණ කරන්නේ මේ වේදනාවේ යථා තත්ත්වය තේරුම් ගැනීම සඳහා. වේදනාව උපාදාන කිරීම සඳහා නො වෙයි.

එතකොට තමන්ට තේරෙනවා තමා ඩුදු ගුණ දෙසට මනසිකාර පැවැත්වූ නිසා මෙන්න මේ ආකාර වේදනාවක් ඇති වෙනවා. මනසිකාර එකපාරට ම වෙන පැත්තකට හරවනවා. හරවපු ගමන් ම ඒ වේදනාව නැති වී යනවා.

අපි සිතමු සම්මා සම්බුද්ධ කියන ගුණය සිහිපත් කරන විට නිරාමිස සුඛ වේදනාවක් ජනිත වූණා නම්, ඒ වේදනාව ම තමාට ඇති වෙන්නේ නෑ කියලා හගවා කියන බුද්ධ ගුණය සිහිපත් කරන විට. එකපාරට ම හගවා බුද්ධ ගුණය සිහිපත් කරනවා. වෙන පැත්තකට මනසිකාරය ඕයේ. ඩුදු ගුණ ම තමයි. තමුත් සිහිපත් කරන්නේ වෙනත් ඩුදු ගුණයක්. එතකොට තමන්ට තේරෙනවා මේ වේදනාව නැති වී යනවා. එක්කේ ඒකේ තිබෙන වැඩි අඩු හාවයන් වෙනස් වී යනවා. වැඩි වෙන්නට පුළුවන්. අඩු වෙන්නට පුළුවන්. නැති වන්නට පුළුවන්. එතකොට මෙය මනසිකාර පරිබද්ධ වූ වේදනාවක්. මනසිකාර මූලක වූ වේදනාවක්. ස්පර්ශය මූලක වූ

වේදනාවක් තමා ඇති කර ගත්තා නො වෙයි. තමා වේදනා විදිනවා නො වෙයි.

අත්හේ වේදනාති වා පනස්ස සති පවුලුපටියිනා හෝති. එම සතර සතිපටියාන සූත්‍රයේ ම මෙය තිබෙනවා. මෙතන වේදනා මාත්‍රයක් තිබෙනවා. ඇතිවි ඇති වී, නැතිවි නැති වී යන වේදනාවක් තිබීම හැර විදින මෙමක් මෙතන නැහැ. වේදනාව ඇති කර ගත් සත්වයෙක් පුද්ගලයෙක් නැහැ. මගේ වේදනාව කියලා ග්‍රාහණය කරන්නට පුළුවන් කිසිවක් මෙහි ඇත්තෙන් නැහැ. ඒක යථා පරිදි දකින්නට ඕනෑ. එතකොට ඩ නිරාමිසං සුඛං වේදියමානෝ 'නිරාමිසං සුඛං වේදනං වේදියාම්' නි පරානාති කියන එක දකින්නේ. පරානාති කියන්නේ දැකගැනීම.

නිකං මේ වේදනාවක් ඇති වීම පමණක් දැකීම නො වෙය මෙයින් අදහස් කරන්නේ. වේදනාවේ යථා තත්ත්වය දකිනවා. මෙක හේතුන් නිසා භටගත් දෙයක්, අනිත්‍යයට යන දෙයක්, තිරුද්ධ වී යන දෙයක්, මම හෝ මගේ ආත්මය නො වන දෙයක් කියලා. තොල් මැතිරිමක් හෝ සිහිපත් කිරීමක් නො වෙයි, හදවත තුළින් මතු වී පෙනී යාමයි අවශ්‍ය. නැත්තම් මූල්‍ය ගුණ භාවනාව තුළින් නිවනට සම්ප වන්නට බැහැ, නිවන අවබෝධ කරන්නට බැහැ.

එහෙම දකිනකොට තමන් දකින්නට ඕනෑ රේ එහා කාරණාවක්. මේ වේදනාව උපාදාන කිරීම නිසා සංසාරය පුරා කොයි තරම් නම් කාල පරිවිශේදයක් තිස්සේ කල්ප අසංඛ්‍ය බල, අසංඛ්‍ය බල, අසංඛ්‍ය බල ගණන් තිස්සේ සංසාරය පුරා දුක් විදාලා, දුක් විදාලා, දුක් විදාලා ද මේ පැමිණෙන්නේ.

සුඛ වේදනාව ඉතා සුළු දෙයක්. ඒ සුඛ වේදනාව ඇති වෙවිව ගමන් නැති වී තියා. නැති වෙවිව වේදනාවේ කිසිවක් ගේජ වන්නෙන් නැ. ඒ ගේජ නොවූ සුළු වේදනාවක් උපාදාන කළා, ග්‍රාහණය කළා. ඒ ග්‍රාහණය කරලා ඒක සඳහා කායික වාචික මානසික ක්‍රියා දාමයන් සිදු කළා. ඒ තුළින් කරම හව

යස් වුණා. හටයෙන් හටය ගැටුගැසෙමින් ජාතියෙන් ජාතියට ගමන් කරන්නට සිදු වුණා. සංසාර දුක් ම නිමග්න වුණා. සංසාර දුක් ම අනුහව කරන්නට සිදු වුණා. ඒක දි සිදු වූ යලා තත්ත්වය, ඇත්ත. ඉදිරියටත් එහෙම ම දි සිදු වන්නේ. බුදු ගුණ භාවනාව තුළින් ඇති වන සුඛ වේදනාවක් නො වෙයි, ඉහළ ම ධියාන - අරුපාවවර ධියානයකින් ඇති වන තිරුමිස වේදනාවක් නො වෙයි, මහා අරහත් එල සමාපත්තියකින් ලැබෙන සුඛ වේදනාවක් නො වෙයි. කවර වේදනාවක්වත් උපාදානය කළ යුතු නැහැ. 'න ව කිණ්වී ලොකේ උපාදියති' කියලා ඒක තිසා වේදනානුපස්සනාව විස්තර කරන විටත් බුදුරජාණන් වහන්සේ වදාලා.

ල් සා විශාල සංසාර දුකකට ඇද දාපු වේදනාව, දුක්ඛ සමුද්‍යක් වශයෙන් ක්‍රියාත්මක වූ වේදනාව මම කියලා හිතනවා නම්, මගේ කියලා හිතනවා නම්, ඒක ආශ්චර්ං කරනවා නම්, ඒක අභිනන්දනය කරනවා නම්, තමා හරි ප්‍රයාවන්තයෙක් ද කියලා බලන්න. නැත්නම් තමා හරි මෝඩයෙක් ද කියලන් බලන්න.

තමාගේ අවේද්‍යාව තමාගේ සිතට දිස් විය යුතු යි. ප්‍රයා ඇසකින් ඒක ද්‍රිතින්නේ. අවේද්‍යාව පොත්වල තිබෙන දෙයක් නො වෙයි, තමාගේ සන්තානය තුළ ක්‍රියාත්මක වීම තුළින් ම ද්‍රිතිය හැකි ධර්මයක් විනා පොත්වලින් දත හැකි ධර්මයක් නො වෙයි. බුද්ධ ධර්මය ම එහෙමයි. මේවා පොත්වලට, සංයාවලට සීමා කරලා, ලේඛල් ඇල්වීමකට පමණක් සීමා කරලා ද්‍රිතින්නට පූජ්වන් දේවල් නො වෙයි. මේ විධියට වේදනානුපස්සනාව ව්‍යුහවා.

### විත්තානුපස්සනාව

ඊට පස්සේ විත්තානුපස්සනාව ගන්නවා. විත්තානුපස්සනාව කියන විට බොහෝ දෙනෙක් කළුපනා

කරන්නේ සිත කියන්නේ විද්‍යාත මාත්‍ර - වක්‍රී විද්‍යාත, සෝත විද්‍යාත ආදිය පමණක් ය කියලා.

දැන් පුදු ගුණ සංස්කෘතියනා කරනවා තමන්. නැත්තම් වෙනත් කෙනෙක් සංස්කෘතියනා කරනවා, ඒක අසාගෙන ඉන්නවා. එතකාට කණේ ගබඳ වැදීම නිසා සෝත විද්‍යාතය පහළ වුණා. සෝත විද්‍යාත ඇති වන විට මත් විද්‍යාත් පහළ වෙනවා. නැත්තම් පුදු ගුණ තමා සිහිපත් කරනවා. එවිටත් මත් විද්‍යාත පහළ වෙනවා. එම නිසා විද්‍යාතස්කන්ධය එවිට පහළ වෙනවා.

විත්තානුපස්සනාවට විද්‍යාතය පමණක් නො වෙයි ගත යුතු වන්නේ. සංඛ්‍යාවත් ගත යුතු යි. සංස්කාරත් ගත යුතු යි. වේදනාවත් ගත යුතු යි. වේදනාව කළින් ගත්තු නිසා සංඛ්‍යා, සංස්කාර, විද්‍යාත කියන කොටස් තුනම මෙහි දී හා විනාවට නැගිය යුතු යි.

අරහං ආදී පුදු ගුණ සිහිපත් කරමින් අපි පුදු ගුණ හා විනාව විඛිනවා. උදාහරණ වශයෙන් අපි සිතමු අවිද්‍යාදී අරයන් නැසු නිසා අරහත් නම් වන සේක ආදී වශයෙන් සිතනවා කියා. මෙහි දී මොනවද සත්‍ය වශයෙන්, පරමාර්ථ වශයෙන් සිදු වන්නේ? අපගේ සිත තුළ සංඛ්‍යා විකක් ඇති වී නැති වී ගියා. ඒ වගේම විත්ත සංස්කාර විකක් ඇති වී නැති වී ගියා. එපමණ යි.

“වතුරාරිය සත්‍ය ධර්මයන් ස්වයංභ්‍යාතයෙන් ප්‍රතිවේද කළ නිසා සම්මා සම්බුද්ධ යි”. අපගේ සිත තුළ සංඛ්‍යා හා විත්ත සංස්කාර විකක් ඇති වුණා. නැති වුණා.

“අෂ්ද විද්‍යාවන්ගෙන් හා පසලොස් වරණ ධර්මයන්ගෙන් සමන්තාගත වූ සම්මා සම්බුද්ධ රත්තය විෂ්ජාවරණ සම්පන්න යි”. සංඛ්‍යා, සංස්කාර ගොඩක් ඇති වෙලා නැති වෙලා ගියා.

මෙ විධියට සුගතෝ, ලෝකවිදු ආදී බුදු ගුණ එක එකක් සිහිපත් කරන්න. සිහිපත් කරන විට තමාගේ සන්නානය තුළ සංයු හා විත්ත සංස්කාර ඇතිවි ඇති වී, නැතිවි නැති වී යන ආකාරය දකින්න.

අරහං ගුණය ගැන තිබූ සංයු, සංස්කාර සමඟ සම්බුද්ධ ගුණය සිහිපත් කරන විට නැහැ. නැත්තටම නැති වෙලා.

විෂ්ජාවරණ සම්පත්න ගුණය සිහිපත් කරන විට කලින් ඇති වූ සංයු, සංස්කාර ඔක්කොම නැති වෙලා ගියා.

මේවා තමා ඇති කර ගත්තා නො වෙයි, තමාගේත් නො වෙයි. මේවායේ සමුදය දකිනවා. සමුදය ධම්මානුපසසි වා විත්තස්ම්. විහරති. වය ධම්මානුපසසි වා විත්තස්ම්. විහරති..... ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා ඒ කරුණත්.

මොනාවද මෙ සමුදය, සිත ඇති වීමේ හේතු? බුදුරජාණන් වහන්සේ දක්වනවා වියුනය ඇති වීමේ හේතු වශයෙන් නාම රුප පච්චයා වියුනං නාම රුප නිසා වියුනය පහළ වෙනවා කියලා. නැත්තම් නාම රුප සමුදයා වියුන සමුදයෝ කියලා බුදුරජාණන් වහන්සේ එය ප්‍රකාශ කොට වදාලා - නාම රුප නිසා වියුනය පහළ වෙනව සි කියලා. සංයු, සංඛාර ඇති වන්නේ එස්සය නිසා බවත් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා.

මේවා මතක තබාගෙන පොත්වල තිබෙන කරුණු යන්තම තමන්ට තේරුණාට තමා සමුදය දක්කා වන්නේ නැහැ. ඒවා සංයු පමණයි. එතකොට තමන්ට තේරෙන්නට ම ඕනෑ මොන සමුදයක් ක්‍රියාත්මක වීම තුළින් ද මගේ සන්නානය තුළ මෙ ධර්මයන් ජනිත වුණේ, යම් කිසි හේතුවක් තමන් දකිනවා නම් ඒ හේතුව නිරුද්ධ වෙනකොට මේවාට මොකක් ද වෙන්නේ කියලා.

තමන් බලනකාට තමන්ට ම ප්‍රත්‍යක්ෂ වශයෙන් පේනවා සංයුත් ගෙන දෙන මේ මේ හේතු නිසා සංයුත් ජනිත වුණා. හේතුන් නිරුද්ධ වන විට මෙන්න සංයුත් ජනිත වෙනවා. සංස්කාර ඇති වීමේ හේතු තිබෙන විට සංස්කාර ජනිත වෙලා, පහළ වෙලා ඇති වෙමින් නැති වෙමින් යනවා. සංස්කාර ඇති වීමේ හේතු පැත්තකට හිය විගසම සංස්කාර ස්කන්ධයන් නිරුද්ධ වී යනවා.

මේ සිතිවිලි ධරම මම හෝ මගේ කියලා නැත්තම් මගේ ආත්මය කියලා යම් කිසි කෙනෙක් ග්‍රාහණය කළා නම්, මේ සංයුත්වල, මේ සංස්කාරවල යථා තත්ත්වය දක්නට නො හැකි අවිද්‍යාව පසු පසින් ත්‍රියත්මක වන නිසය ඒ අය ඒ ආකාරයෙන් ග්‍රාහණය කරන්නේ.

එතකාට තමන්ට තේරෙන්නට ඕනෑ නැති වී හිය මේ සංයුත්වල, නැති වී හිය මේ සංස්කාරවල කවර දෙයක් නම් ශේෂ වෙනවා ද මම කියලා ආත්ම කියලා හෝ වෙනත් කවරාකාරයකින් හෝ උපාදාන කිරීමට. එවිට තමාට ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහෙනවා හේතුන් නිසා ඇති වන එල ධරමයන් විනා මෙතන සත්වයක් නැත ය, මලමක් නැත ය, ආත්මයක් නැත ය, පුද්ගලයෙක් නැත ය, ජ්වියෙක් නැත ය කියලා. ඒ අවබෝධය ලබා ගත යුතු සි ප්‍රාදාව තුළින්.

කෙසේ වෙතත් මේ විධියට විත්තානුපස්සනාව තුළින් යථා තත්ත්වය දකිනකාට තමන්ට වැටහෙනවා සිත නිසා තමා සංසාර දුකක් වින්දා නම් - ඉස්සෙල්ලා දැක්කානේ අප වේදනානුපස්සනාව දකින විට සංසාරයේ විශ්වාස දුක - මේ සංසාර දුක් මික්කෝම වින්දේ සිතේ පැවැත්ම තිබෙන නිසා, සිතක් නැත්තම් කිසීම වේදනාවක් නැහැ කියලා.

වේදනාවක් නැති එකම ලෝකය අසක්ෂූ තලය පමණ සි. සිත නැති කය විතරක් තිබෙන බුහ්ම ලෝකයක්. කල්ප 500 ක් ආයුෂ තිබෙනවා. මහේ තිබෙනවා රුපස්කන්ධය පමණක්. නමුත් කල්ප 500 කට පසුව නැවත ප්‍රතිසන්ධිය

ලැබෙනවා. නැවත උපදිනවා කොහෝ හරි සුගතියක. නැවත නාම රුප ධර්ම ඔක්කොම ජනිත වෙනවා.

කොතන ගියත් වියානයේ පැවැත්මක් තිබෙනවා නම් එතන දුක සි පවතින්නේ. ඒ සිතේ පැවැත්ම අඛ මල් රේණුවක තරම දෙයක්වත්, තත්පරයකින් ලක්ෂයකින්, කේරීයකින් එකක කාලයක්වත් නො පැවතිය යුතු සි කියන හැඟීම තමාගේ සිත තුළ ඇති වෙනවා නම් තමයි වියානස්කන්ධය කෙරෙහි නිවිධිව ඇතිවන්නේ.

ශ්‍රීදුරජාණන් වහන්සේ දක්වනවානේ මේ එකම ධර්මයක් වූ බුද්ධානුස්සති භාවනාව වැඩිම තුළින් - එකන්ත නිවිධිය ඒකාන්ත වශයෙන් කළකිරීමක් ඇති වෙනවා, විරාගාය - නො ඇල්මක් ඇති වෙනවා, ඒ වගේ ම කෙලෙස් තිරුද්ධ වෙළා- උපසමාය- සංසිදි යනවා ය කියලා.

එ්වා වවන මානුවලින් පමණක් දැකිය හැකි දේවල් නො වෙයි, හදවත තුළින් ප්‍රත්‍යක්ෂ අවබෝධය තුළින් ඇති කර ගත යුතු ධර්ම. මෙන්න මේ විධියට කටයුතු කරනකොට ඒක අප වචිපු බුදු ගුණ භාවනාව පාදක කර ගෙන ඒ භා මිශ්‍ර කර ගෙන කරනු ලබන වින්තානුපස්සනාවක් වෙනවා.

### ඩම්මානුපස්සනාව.

දැන් බහින්නේ ඉතා ම වැදගත් කාරණාවක් වූ ඩම්මානුපස්සනාවට.

### ඩම්මානුපස්සනාව යටතේ නිවරණ

එතකොට එහි දි නිවරණ ගැන සි පළමුවෙන් ම අප දත යුතු වන්නේ.

අප දත් බුදු ගුණ භාවනාව කරන විට තමාගේ සිත තුළ “සන්තංච ආර්යෝධිතයෙන් කාමවිෂ්ණුවා අත්තී මේ ආර්යෝධිතයෙන් කාමවිෂ්ණුවා අත්තී මේ ආර්යෝධිතයෙන් බ්‍රහ්මාපාද නීවරණය අත්තී මේ ආර්යෝධිතයෙන් බ්‍රහ්මාපාද නීවරණය ප්‍රජානාති.....” ආදි වගයෙන් දක්වා ඇති පරිදි කාමවිෂ්ණුවා, ව්‍යාපාද, රීතමිද්ධි, උද්ධ්‍යව්‍ය කුක්ෂව්‍යව්‍ය, විවිකිව්‍ය කියන නීවරණ ධර්ම ඇති නම් ඇතැශ යි කියලා දකිනවා. නැති විට නැති බව දකිනවා. නො තිබූ ඒ නීවරණ ධර්ම ඇති වුණාට පසුව ඇති වුණ යි කියලා දකිනවා. තිබෙන නීවරණ ධර්ම ප්‍රහාණය වුණා නම් ප්‍රහාණය වූ බව දකිනවා. ඒ ප්‍රහාණය වූ නීවරණ ධර්ම තැවත කිසි දාක තුළ ප්‍රජානාත්තා ආකාරයෙන් ම නැති වුණා නම් ඒ බවත් දකිනවා.

එතකොට තමන්ට තේරෙනවා තමාගේ සිත තුළ මේ බුදු ගුණ වඩා කාල පරිවිශේෂය තුළ දී කාමවිෂ්ණුවා නීවරණය ජනිත වුණේ නැහැ;

ව්‍යාපාද නීවරණය ජනිත වුණේ නැහැ;

තිදිමතට යට වෙලා තිදි කිරුවේ නැහැ. රීතමිද්ධ නීවරණය ජනිත වුණේ නැහැ;

ඒ වගේම විවිකිව්‍ය නීවරණය සිත තුළ පහළ වුණෙන් නැහැ;

උද්ධ්‍යව්‍ය කුක්ෂව්‍යව්‍ය - සිත එහාට දුව දුවා, මෙහාට දුව දුවා සිත විසිරි විසිරි යන උද්ධ්‍යව්‍යක් හෝ පසුතැවෙන කුක්ෂව්‍යව්‍යක් පහළ වුණෙන් නැහැ කියලා.

**තිරුමස ප්‍රිතිය ඇති වන විට බොජ්ජ්‍යඩ්ග ධර්ම වැඩෙන හැරී දැකිම**

තමන්ගේ සන්තානය තුළ මේ නීවරණ නැති බව තමන් දකින්නට ඕනෑ. එතකොට ජනිත වෙනවා ප්‍රිතියක්.

මෙන්න මේ ප්‍රීතිය ජනිත කර ගැනීම සඳහා තමයි මෙලෙසින් නීවරණ ගැන පළමුවෙන් බැලිය යුත්තේ. බුදු ගුණ භාවනාව තුළින් ම ලැබෙන ප්‍රීතියක් තිබෙනවා. බුදු ගුණ භාවනාව තුළින් තාවකාලික වශයෙන් යටපත් වූ කෙලෙස් ගැන අවබෝධයක් ඇති වන විට ඇති වන ප්‍රීතියක් තිබෙනවා. අවබෝධය තුළින් ඇති වන ඒ ප්‍රීතිය බුදු ගුණ භාවනාව වැඩිම තුළින් කළින් ඇති වූ ප්‍රීතියට සුබයට වඩා ගැඹුරු එකක්.

තමාගේ සන්තානය තුළ රාගය නැත්තම්, ද්වේශය නැත්තම්, මෝහය නැත්තම්, ගැවිලාවත් නැත්තම්, ගැවෙන්නෙවත් නැත්තම් ඒ දෙස බලන විට බුදුරජාණණ් වහන්සේ දක්වන්නේ අත්තී හික්බවේ නිරාමිසා නිරාමිසතරා පිති, අත්තී හික්බවේ නිරාමිසා නිරාමිසතරා සුඩා..... ආදී වශයෙන්. “නිරාමිසතර වූ ප්‍රීතියක් තිබෙනවා මහණෙනි, නිරාමිසතර වූ සුබයක් තිබෙනවා” ආදී කරුණු යි මෙලෙසින් උන්වහන්සේ වදාලේ. මෙය රහත් වූ පසු ඇති වන තත්ත්වයක්.

එතකොට ඒ නීවරණ නැති බව දකිනකොට නිරාමිස ප්‍රීතියක් ඇති වූණා නම්, තමාගේ සන්තානය තුළ ප්‍රීති සම්බාෂ්කධඩිගය දැන් තිබෙනවා කියා දැන ගත යුතු යි. මෙවිට බොජ්කධඩිග භාවනාව යි වැඩින්නේ.

බුදු ගුණ භාවනාව ව්‍යුත් විට ඒකේ ම සිහිය පවත්වාගෙන පවත්වාගෙන හියා. සති සම්බාෂ්කධඩිගය තමාගේ සන්තානය තුළ දියුණු වී ඇති බව එවිට තේරුම් ගත හැකි යි.

බුදු ගුණ භාවනාව තුළින් ධම්මවිය සම්බාෂ්කධඩිගය වැඩිම ගිරවු කියන්නා සේ බුදු ගුණ කියලා ලබන්නට ප්‍රථිවන් එකක් නො වෙයි. අපි හිතමු උන්වහන්සේ දුක්ඛ සත්‍යය පිරිසිද දක්කේ කොහොමද, දුක්ඛ සමුද්‍ය ප්‍රහාණය කළේ කොහොමද, අවිජ්‍යාව නිරැද්ධ කළේ කොහොමද ආදී කරුණු අප දකිනවා කියා. එවිට ධම්මවිය

සම්බාජ්කඩඩිගය ක්‍රියාත්මක සි. නැත්තම් උත්ත්හන්සේගේ ගුණ සිහිපත් කරන විට අපගේ සන්තානය තුළ නාමස්කන්ධ ධරුමයන් ඇති වී නැති වී යාම පමණ සි සිද්ධ වෙන්නේ, ඒ හා පරිබේද වූ රුපස්කන්ධයන් ඇති වී නැති වී යනවා කියලා දැකිනවා නම් එතනත් ධමමවිවය සම්බාජ්කඩඩිගය සි ඇති වන්නේ. මේවා හේතුන් නිසා ඇති වනවා, හේතුන් නැති වන විට නැති වනවා, මේවා අනිතා සි, තිරුද්ධ සි, අනාත්ම සි කියලා දැකින විටන් ධමමවිවය සම්බාජ්කඩඩිගය සි ඇති වන්නේ. මෙලෙසින් ධමමවිවය සම්බාජ්කඩඩිගය තමාගේ සන්තානය තුළ ඇති වුණා නම් ඇති වූ බව දැකිනවා. ඒ නිරාමිස ප්‍රිතිය තවත් එතකොට වැඩි වෙනවා.

මේ හාවනාව අලස බවින්, කුසිත බවින්, නිදි කිර කිර කරපු හාවනාවක් නො වෙයි. ප්‍රබෝධයකින්, ප්‍රබෝධමත් මනසකින්, පිනා යන සිතකින් කළ හාවනාවක් නම් නියමිත ප්‍රමාණයට තමන් වීරයය ඇති කර ගත්තා. අධික වීරයයට සිත පත් කර ගත්තෙන් නැ. අති ලින වූ කුසිත තත්ත්වයට පත් කළෙන් නැ. මන්දගාමී වුණෙන් නැ. අති උද්වේගකාරී වුණෙන් නැ. එතකොට තමන්ට තේරෙනවා වීරය සම්බාජ්කඩඩිගයන් තමාගේ සිත තුළ තිබෙනවා කියලා.

ප්‍රිති සම්බාජ්කඩඩිගය තිබෙන කෙනා දැකිනවා පස්සද්ධිය. මෙහි දී සංසිද්ධිමක් දැකිනවා තමන්ගේ සිත තුළ. කෙලෙස් සංසිද්ධිම. උපසමාය කියලා බුදුරජාණන් වහන්සේ එය දක්වන්නේ. මෙය පස්සද්ධි සම්බාජ්කඩඩිගය ඇතිවිමක්. මේ සම්බාජ්කඩඩිගය මුදු ගුණ හාවනාව තුළින් තමාගේ සිත තුළ ජනිත වුණෙන් පමණ සි එය දැකින්න පුළුවන් වන්නේ, තමාගේ සන්තානය තුළ 'සන්තංචා අජ්කඩත්තං' පස්සද්ධි සම්බාජ්කඩඩිග. අන්ත් මේ අජ්කඩත්තං. පස්සද්ධි සම්බාජ්කඩඩිගේ ති පජානාති කියලා දැකින්නට එවිට පුළුවන්කම ලැබෙනවා.

ර්ලගට සමාධිය - සිතේ සමාහිත භාවයක් තමා ලබලා තිබෙනවා නම් - මුදු ගුණ භාවනාව තුළින් දියාන ලබලා හරි, විද්‍රූහනා සමාධි මට්ටම්වලට සිත පැවැත්වීලා හරි - සමාධි සම්බෝජ්ජයාචිගයන් වැඩෙනව සි කියලා දකින්නට පුළුවන්.

මේ සියල්ලම අනිත්‍ය සි, සංස්කාර ධර්ම, අනාත්ම සි, කියා සිතනකාට සිත උපේක්ෂාවට පත් වෙනවා. උපේක්ෂා සම්බෝජ්ජයාචිග එතන වැඩෙනවා. මේ විධියට සත්ත සම්බෝජ්ජයාචිග ධර්මයන් තමාගේ සත්තානය තුළ දියුණු වූ ආකාරය දත් යුතු සි මුදු ගුණ භාවනාව තුළින්.

එහෙම දකින විට, මම ද මේ සත්ත සම්බෝජ්ජයාචිග ධර්මයන් ඇති කර ගත්තේ? මගේ ද මේ සත්ත සම්බෝජ්ජයාචිග ධර්මයන්? නැත්තම මේවා ඇති වීමේ හේතු මොනවා ද? මේවා නැති වන්නේ කෙලෙසින් ද? මේවා නැති වී ගියාට පස්සේ ගේප මානුයක්වත් ඉතිරි වෙනවා ද? සංස්කාර ධර්ම පමණක් ම වූ මේ බෝජ්ජයාචිග ධර්මයන් ඇති වී, නැති වී ගියාට පසුව 'මම - මගේ ආත්මය' කියා ගැනීමට මොනවද ඉතිරි වන්නේ? මේ ආදි කරුණු දකින්නට ඕනෑ. එහෙම දකිනකාට බෝජ්ජයාචිග භාවනාවක් ඒ අතරතුරේ කෙරෙනවා මුදු ගුණ භාවනාව හා සම්බන්ධ වෙලා.

### පංචකන්ධ භා වතුරා"සැසත්‍යය දැකීම

මිට පස්සේ කියන කරුණු දෙක තමයි ඉතා ම වැදගත්. පංචකන්ධ ධර්ම භා වතුරාර්ය සත්‍ය ධර්මයන් මුදු ගුණ භාවනාව තුළින් දැකීම.

මා කළින් කිවා මේ දේශනය පටන් ගත්තා විට ම වාගේ, මුදු ගුණ භාවනාව වචන විට සංස්කාර ධර්ම රාභියක් ඇතිවි ඇති වී, නැතිවි නැති වී යැම හැර වෙන කිසිවක් නැ කියලා. ඒ සංස්කාර ස්කන්ධය ඇති වීමක්, නැති වීමක්. ඇති වෙමින් නැති වෙමින් පැවතිගෙන යාමක්.

ඩුං ගුණ භාවනාව වඩහ විට විත්තානුපස්සනාව ගැන කරා කරන විට මා කිවා, ඩුං ගුණ අසනවා නම් හරි තමන් සංස්ක්‍රිතයනය කරනවා නම් හරි සෝත විදානය සහ මතෙන් විදානය ඇති වෙනවා, ඩුං ගුණ ගැන සිතනවා නම් මතෙන් විදාන ආදී ඒ විදානස්කන්ධය ජනිත වීමක් සිදුවනවා කියලා.

ඩුං ගුණ භාවනාව කරන විට සංයා පහළ වෙන ආකාරය කරා කළා. ඒ සංයා ස්කන්ධය පහළ වීමක්.

සංස්කාර පහළ වන ආකාරය අප කළින් කිවා. ඒ සංස්කාර ස්කන්ධයේ පහළවීමක්.

මේ වේදනා, සංයා, සංස්කාර, විදාන කියන ස්කන්ධ ගෞඩික් පහළ වෙවි, පහළ වෙවි නැත්තම් ඇති වෙමින් නැති වෙමින් යාමක් මේ සිදු වෙවි, සිදු වෙවි යන්නේ.

මේ සිතට අනුකූලව ම තමාගේ කයන් ක්‍රියාත්මක සි. විත්තර රුප තිබෙනවා. මේ අය දත්තවා සිනහ වුණාට පස්සේ තත්ත්වය කොහොමද, තරහ ගියාට පස්සේ තත්ත්වය කොහොමද, රාගයක් ඇති වුණාට පස්සේ තත්ත්වය කොහොමද, රේඛ්‍යාවක් ඇති වෙනකොට තමන්ගේ මුහුණේ ඇති වන ස්වරුපය මොකක්ද කියලා. තමන්ගේ මුහුණ කැඩිපතක් වගේ ලේඛයාට පේනවා. මනස කියවන්නට පුළුවන් ගක්තියක් තිබෙන්නට ඕන නෑ, මුහුණෙන් කියන්නට පුළුවන්, ඒ මනුෂයයා ඉන්නේ තුරුජ්නා ගතියෙන්, මෙයා ඉන්නේ තරහ ගතියෙන්, මෙයා ඉන්නේ එතරම් සතුවකින් නො වෙයි, දුකකින් ආදී කරුණු. මොකද? සිත නිසා රුප කළාප වෙනස් වන නිසා. ඩුං ගුණ භාවනාව වඩහකාට විවිධාකාර සිතිවිලි පහළ වෙන කොට ඒ සිතිවිලි භා ප්‍රතිඵිධියිත වූ රුප කළාප ඇති වෙමින් නැති වෙමින් ගියා. රුපස්කන්ධයේ පැවැත්මක් පැවතුණා.

පංචස්කන්ධ ධරුමයන්ගේ ඇති වී නැති වී යම දැක තිවන අවබෝධ කිරීම

එතකොට බුදු ගුණ භාවනාව කියන්නේ පංචස්කන්ධයන්ගේ පැවැත්මක්. මේ පංචස්කන්ධ ධරුම බාහිර ලෝකයේ නො වෙයි පවතින්නේ. 'ඉති අජ්ජන්තිකං වා ධම්මේසු ධම්මානුපස්සී විහරති. බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහරති'. එතකොට තමන්ට තේරනවා මේ බුදු ගුණ භාවනාව කරන විට අධ්‍යාත්මික වශයෙන් තමාගේ සන්තානය තුළ මේ පංචස්කන්ධ ධරුම ඇතිවි ඇති වී, නැතිවි නැති වී යාමක මේ සිදුවි සිදු වී, සිදුවි සිදු වී එන්නේ, මෙතෙක් වෙලා සිදු ව්‍යුහයන් ඒකයි, ඉදිරියට සිදු වන්නෙන් ඒකයි කියලා.

දැන් කවුද මේ බුදු ගුණ භාවනාව කරන්නේ? කරන විට මොකක් ද සිදු වන්නේ? තමන්ගේ ම පංචස්කන්ධ ධරුම ඇතිවි ඇති වී, නැතිවි නැති වී යාමක්. බුදු ගුණ භාවනාවත් තමන්ගේ ම පංචස්කන්ධ. ඒ අවස්ථා දෙකේ දී ම සිදු වන ක්‍රියාවලිය අජ්ජන්තික වූ පංචස්කන්ධ ධරුම ඇති වෙමින් නැති වෙමින් යාමක්. තමන්ගේ ම පංචස්කන්ධ ධරුම තමන් ම අල්ලාගෙන කාරකෙනවා. තමුත් ලෝක සන්වයාට දකින්නට බැහැ මේ කැරකීම. අවිද්‍යාවෙන් වැසිලා. පරමාර්ථ ධරුමය පරමාර්ථ වශයෙන් මතු කර ගන්නට බැහැ. හදවත තුළින් දැකලා, මතු කරලා දකින්නට ප්‍රාථමික කෙනකුට පමණ සි අප කී ඒවායේ සත්‍යතාවය වටහා ගත හැකි වන්නේ.

එතකොට සි තේරන්නේ බුදු ගුණ භාවනාවකුත් නැහැ, බුදු ගුණ භාවනා කළ කෙනකුත් නැහැ. හේතුන් මත ඇතිවි ඇති වී, නැතිවි නැති වී යන රුපස්කන්ධයක්, වේදනා ස්කන්ධයක්, සංඛ්‍යා, සංඛ්‍යාර, විජ්‍යාන කියන සෙසු ස්කන්ධතුයන් ඇති වෙමින්, නැති වෙමින්, නැවත ඇති වෙමින්, නැවත නැති වෙමින්, හේතුන් ඇති වන විට ඇති වෙමින්, හේතුන් නැති විට නැති වෙමින් යන ක්‍රියා

දාමයක් මේ සිදු වන්නේ. මම කියලා ග්‍රාහණය කළා. මගේ ආත්මය කියලා ග්‍රාහණය කළා. මගේ සම්මා සම්බුද්ධ රත්නය කියලා ග්‍රාහණය කළා. මගේ පුදු පියාණන් වහන්සේ කියලා ග්‍රාහණය කළා. මගේ පුදු මැණියන් වහන්සේ කියලා ග්‍රාහණය කළා. මොනවද මේවා? සියල්ල ම තමාගේ ම සංස්කාර ස්තන්ධය, සිතිවිලි ධර්ම. වෙන කිසිවක් නො වෙයි. අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වන තාක් කල් මේවා උපාදාන කිරීමක් සිදු වෙනවා, අල්ලා ගැනීමක් සිදු වෙනවා.

එතකොට පුදු ගුණ හාවනාව කරන විට තිබුණු මේ පංචස්තන්ධ ධර්ම එකක්වත් යෝජ නැතිවම නිරැද්ධ වෙලා යනවා.

දැන් විනාඩි පහකට - භතරකට - තුනකට - දෙකකට - විනාඩියකට කළින් තිබුණු පුදු ගුණ හාවනාව කරන විට තිබු පංචස්තන්ධ ධර්ම එකතම නිරැද්ධ වෙලා ගිහිල්ලා.

දැන් මේ පවත්නා වූ අත්කිත්තික සංස්කාර ධර්ම අත්කිත්තික සංස්කාර ධර්ම ම අරමුණු කරමින්, සංස්කාර ධර්ම සංස්කාර ධර්මවල ම පැවැලෙමින් කරන පැවැලිල්ල තමා දකිනවා. දකිනකොට දැන් තිබෙන මේ පැවැලි සංස්කාර පංචස්තන්ධ ධර්මන් එතන ම නිරැද්ධ වෙනවා. අත් පංචස්තන්ධ ධර්ම ඇති වෙනවා.

කෝ මෙතන මමෙක් කියලා ගන්නට දෙයක්? කෝ මෙතන ආත්මයක් කියලා ගන්නට ග්‍රාහණය කරන්නට දෙයක්? එහෙම ග්‍රාහණය කළා නම් මොකක් ද මගේ සිත තුළ පැවතුණේ? එහෙම දකිනකොට තේරෙන්නට ඕනෑ මේ කරුණු තමාගේ සිත තුළ විද්‍යමාන වෙවිව ආකාරය සහ මේවා ක්‍රියාත්මක වෙවිව ආකාරය නිසි පරිදි දක්කේ නැති මෝඩිකම තිබුණානේ, මේ තියෙන්නේ මගේ සිත තුළ තිබුණු මෝඩිකම කියලා ඒ මෝඩිකම, ඒ අවිද්‍යාව දකින්නට ප්‍රාග්ධන වෙන්නට ඕනෑ. අප කියපු එක සිහිපත් කිරීම තුළින් ඒ අවිද්‍යාව දක්කා කියලා එහෙම සිතන්නට එපා. ඒ අවිද්‍යාව

දකින්නේ පූඟා ඇසකින්, ඒ හා සම්බන්ධ වූ පංචස්කන්ධ ධරම නිවි යාමක් එතන දී සිදු වෙනවා. මේවා අනිතා යි. අනිතා නිසා ම නිරුද්ධ වී යනවා. නිරුද්ධ වී හියාට පූඟාව ආත්ම කියලා ගන්නට කිසිවක් ගේඟ වන්නේ නැහැ කියා දකින විට මය පංචස්කන්ධ ධරම නිවිලා සිත හිස් වී යනවා. සිත හිස් වෙනවා කියන්නේ බුදු ගුණ හාවනාව තුළින් සිත ගුනාතාවයට පත් වීමක්.

මේ ගුනාතාවය දකින විට දැන් වතරාරය සතා ධරමය දත් යුතු යි. මය ගුනාතාවය දකින විට ඒ තුළ බුදු ගුණ ඇත්තෙන් නැහැ, බුදු රජාණන් වහන්සේ ඇත්තෙන් නැහැ, තමන්ගේ රුපය ඇත්තෙන් නැහැ, සිතිවිලි ක්‍රියාත්මක වීමක් ඇත්තෙන් නැහැ. නිසල වූ සිතක්, හිස් වූ බවක් අරමුණු කරමින් ඔහේ පැවැත්මක් විනා කිසිවක් එහි නැහැ. ඒක ගාන්ත යි. ඒක ප්‍රණිත යි. ඒක සංසිදිලා. ඒක සංසුන් වූ තත්ත්වයක්.

මේ සංසිදි ගිය සංසුන් වූ ගාන්ත වූ ප්‍රණිත වූ තත්ත්වය හා සංසන්දනය කරලා බලනවා, තමන්ගේ කලින් පැවති පංචස්කන්ධ ධරමයන්ගේ පැවැතීම සැපක් ද, දුකක් ද කියලා. එහෙම බලනකාට තමන්ට ම පෙනෙන්නට ඕනෑ මේ පංචස්කන්ධ ධරමයන්ගේ පැවතීම ම සිදුක්ඛ සතාය කියලා.

මේවා ඇති වීමේ හේතුවක් වූ විත්ත සංස්කාර ධරම ගලා යාමක් තිබෙනවා නම් ඒක ම සිදුක්ඛ සමුද්‍ය සතායය කියලා දකින්නට ඕනෑ. අව්‍යුත්පා පව්‍ය සංඛාර - අව්‍යුත්පා නිසා සංස්කාර ජනිත වනවා.

මේ පංචස්කන්ධ ධරම තාවකාලික වශයෙන් යටපත් වෙලා අරමුණු නො ඒ පවතින ඒක ගාන්ත යි, ප්‍රණිත යි. ඒ පංචස්කන්ධ ධරමයන්ගේ රුප නිරෝධයක්, ඒ වගේම වේදනා, සංඟා, සංඛාර, විජාන වශයෙන් පහළ වන සිදුම් ධරමයන්ගේ නිරෝධයක් එතන තියෙනවා. විජාන මාත්‍රයේ පැවැත්ම හා ඒ හා ප්‍රතිබඳ වූ සම්බන්ධීත වූ වේදනා, සංඟා,

සංඛාර, ආදී සේසු ධරුම ඉතාමත් ම සියුම් වගයෙනුත් ක්‍රියාත්මක වෙනවා. මතුපිට ඕලාරික තත්ත්වයන් ඔක්කෝම 'සබෑ සංඛාර සමලෝචනය' තත්ත්වයට පත් වෙනවා. සියලු සංස්කාර සංස්කීර්ණයනවා.

එත්ත සන්තං එත්ත පණිත යැදිදී සබෑ සංඛාර සමලෝචනය සබෑපූජාපාදී පටිනිස්සග්ගේ තේහක්ඩයෝ විරාගේ නිරෝධී නිබිඩාණය. මෙතන දී නාම ධරුම නිරුද්ධ වෙලා, රුප ධරුම නිරුද්ධ වෙලා. නමුත් නිවනට තවම පත් වෙලා නැහැ. හිස් හාවයක සිත පවතිනවා.

මේ හිස් බවත් සංස්කාර ධරුමයක්. මම, මගේ ආත්මය වගයෙන් ග්‍රාහණය කරන්නට ගේඟ වන, ඉතිරි වන එක ම ධරුමතාවය මෙක පමණ සි. මෙකත් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. නැවත ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. නමුත් මේ ඇති විම, පැවතිම, නැති විම එකේ ම ඉදාලා දකින්නට තරම් සියුම් ප්‍රයාවක් තිබෙන කිසිවෙක් මේ දක්වා පසු ගිය අවුරුදු තිහ තුළ දීම මට හමු වෙලා නැහැ. එක නිසා ටික වේලාවකින් එය නැති වී යන බැවින් එක අනිත්‍යය බව දකින්න. එක නැති වුණාට පස්සේ මෙකත් අනිත්‍යයට යනවා නේදී, ඉතිරි වෙලා තිබෙන එක ම ධරුමය වූ ඒ දේ ආත්ම වගයෙන් ගන්නා නම්, එක නිරුද්ධ වුණාට පසුව මොකක් ද ආත්ම වගයෙන් ගන්නට ඉතිරි වන්නේ - මොකක් ද මම වගයෙන් ගන්නට ඉතිරි වන්නේ කියලා දකින්න. දකිනකාට ම ඔය හිස් හාවය නැති වී තව හිස් හාවයකට සිත පත් වේයි. එය ගාන්ත වූ ප්‍රශ්නීත වූ ස්වභාවයක්.

මේ ධරුමයන් මට එහා කියලා අතහැරලා, නිවන ගාන්ත සි, නිවන ප්‍රශ්නීත සි කියලා සිතනකාට ම නිවනට සිත පත් වේවි. එක නිරෝධ සත්‍යය දැකිමට මේ ආකාරයෙන් මුදු ගුණ වැඩිම මාර්ග සත්‍යය කියලා අවබෝධ වේවි.

ඒ නිරෝධ සත්‍යය දැකිමට මේ ආකාරයෙන් මුදු ගුණ වැඩිම මාර්ග සත්‍යය කියලා අවබෝධ වේවි.

එම නිසා වතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම තුළින් නිවන සාක්ෂාත් කළ හැකි සි, බුදු ගුණ හාවනාව නිසි පරිදි සතර සතිපටියාන ධර්මයන් වැඩින ආකාරයෙන් වැඩුවාත්.

මෙවා සැම දෙනොට ම කරන්නට පුළුවන් දේවල් නො වුවත්, බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 2600 කට පසුව හරි මෙවැනි දේශනාවක් අප ඉදිරිපත් කලේ අන් කිසිවක් නිසා නො වෙයි, බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් වශයෙන් ප්‍රතිපත්ති පූජාවකින් පූජා කිරීමට. උන් වහන්සේ දැකුපු ධර්මය සි අප මේ දැකින්නේ. උන්වහන්සේ අවබෝධ කළ නිරවාණ ධාතුව සි අප මේ අවබෝධ කරන්නේ. උන්වහන්සේ පෙන්වා දුන් මාර්ගය සි අප මේ ගමන් කරන්නේ.

උන්වහන්සේ අද ලෝකයේ පහළ වුණේ නැත්තම්, එදා බුද්ධත්වයට පත් වුණේ නැත්තම්, අද අප සිටින්නේ කොයි ලෝකයේ ද කියන්නට දන්නේ නැහැ. මරණින් පස්සේ කොයි ලෝකයට යයි ද කියන්නට දන්නෙන් නැහැ. මෙතු බුදුරජාණන් වහන්සේ බුදු වෙන තෙක්, පස්සේ බුද්ධත්වය පාර්ථිනය නො කරන කෙනෙකුට නම් කොට්ඨර සාංසාරික දුකක් තව ඉදිරියට විදින්නට වෙයි ද දන්නෙන් නැහැ.

මේ සා විශාල දුකක් නිවා දමපු ඒ සම්මා සම්බුද්ධ රත්නයේ ගුණ සිහිපත් කරන විට එහි ද පහළ වූ පරමාර්ථ ධර්ම දැකළා, පරමාර්ථ ධර්මයන්ගේ යෝග තත්ත්වය අවබෝධ කර ගෙන ඒවා ඉක්මවා යමින් නිවනට සිත පත් කර ගන්නොත්, ඒ නිවනට සිත පත් කර ගැනීම ඒකාන්ත වශයෙන් ම බුදුරජාණන් වහන්සේට කළ ඉහළ ම බුද්ධ පූජාවක් වනවා. ආම්ප පූජා කෙරී ප්‍රකෙරී ගණනක් කළාට වැඩිය ඒ පූජාව බුදුරජාණන් වහන්සේ අගයනවා නියත සි අද වැඩ සිටියා නම්.

## සාරාංශය

එතකොට මේ දේශනාව තුළ දී අප කළ කරුණුවල කෙටි සාරාංශයක් ප්‍රකාශ කර මේ දේශනාව දැන් නිම කරනවා.

අප ප්‍රකාශ කළේ බුදු ගුණ භාවනාව තුළින් නිවන් ලබා ගත හැකි ආකාර තිබෙනවා, නැත්නම් දියාන ලබා ගත හැකි ආකාර තිබෙනවා කියලා. ඒවා සම්ප්‍රදායික අදහස් නො වෙයි. පොත්පත්වල සඳහන් වෙන කරුණු නො වෙයි. කිසිවෙක් කියන දේවලුත්, අපට ඇසෙන කරුණුත්, කියවන්නට ලැබෙන දේවලුත් නො වෙයි.

එතකොට මේ කරුණු තුළින් දතු යුතු වන්නේ බුදු ගුණ භාවනාව වචන විට හෝ බුදු ගුණ සිහිපත් කරන විට තමාගේ පංචස්කන්ධ ධර්ම ඇති වී නැති වී යාමක් හැර වෙන කිසිවෙක් නැති බව. මෙක මූල විශ්වයට ම අදාළ ධර්මතාවයක්. තමාගේ සිත තුළ ලෝකයක් පවතින්නේ සිතිවිලි ඇති විම තුළින් පමණ යි. සිත නැත්නම් ලෝකයක් නැහැ.

විත්තෙන නියතී ලෝකෝ  
විත්තස්ස පරිකස්සති.

සිතින් ම ලෝකය පමණුවනවා. සිතින්ම ලෝකය ඇද ගෙන යනවා. ඒවා වචන මාත්‍රවලට සීමා නො කර ගැඹුරෙන් ම දකින්න. දකිනකොට එය තමන්ට ම තේරේවී.

ඊට පසුව සතර සතිපටියාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් බුදු ගුණ භාවනාව වැඩිය යුතු ආකාරය යි ප්‍රකාශ කළේ.

පලමුවෙන් ම වේදනානුපස්සනාව ගන්නවා. වේදනාවේ යථා තත්ත්වය දැකිනවා අනිත්‍යය, නිරෝධය ආදි කරගැනීම් දැකිමින්.

ඊට පස්සේ විත්තානුපස්සනාව සි ගන්නේ. විත්තානුපස්සනාවේ දී මා කථා කළේ නෑ සරාගං වා විත්තං, සදෙශං වා විත්තං, සමෝහං වා විත්තං - රාග, දෙශං, මෝහ සහිත සිත්, සංඩිත්තං වා විත්තං, වික්ඩිත්තං වා විත්තං, - හැකිලූ සිත්, විසිරැණු සිත් ආදිය.

මෙවා එකක්වත් බුදු ගුණ භාවනාව වචනකාට නො තිබූ බව දැකිය හැකි නම් එක වඩා භෞදිය. සමාජිතං විත්තං-සමාධිමත් සිතක් එවිට තිබෙන්නේ. ඒ සමාධිමත් සිතේ තත්ත්වය තමයි අප එහි දී ප්‍රකාශ කළේ.

බුදු ගුණ භාවනාව වචන විට සිතේ ස්වරූපය දැකින්නට ඕනෑ. සිත ඇති වීම, නැති වීම, ඇති වීමේ හේතු, නැති වීමේ හේතු, එවා අනිත්‍ය බව, ඒ වගේම නිරුද්ධ වී යන නිසා අනාත්ම බව ආදිය.

ඊට පස්සේ ධම්මානුපස්සනාවේ. ධම්මානුපස්සනාවේ දී පලමුවෙන් ම තීවරණ නැති බව තේරුම් ගන්න. එතැනා දී ඇති වන ප්‍රිතිය තව තවත් ඔප් නංවා ගැනීම සඳහා සතිය දියුණු වී ඇති ආකාරය, ධම්මවිවය වැඩි ඇති ආකාරය, විරෝධ සම තත්ත්වයෙන් පැවැත්වූ ආකාරය දැකින්න. එතකාට ප්‍රිතිය තවත් වැඩි වෙනවා. ඒ ප්‍රිතිය නිසාම සිතේ සමාධිය ඇති වෙනවා. පස්සද්ධ කායෝ සුබං වේදේති. සුඩීනේ විත්තං සමාධියති කියල සි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ.

මෙන්න මේ විද්‍රෝහනා ඇසකින් ඇති කර ගත්තු ඒ සමාධිමත් සිත තුළින් තමයි සමාහිතෝ යථා භූතං පර්‍යානාති - ඇත්ත ඇති සැටියෙන් දකින්නේ.

ඒ ඇත්ත ඇති සැටියෙන් දකින විට තමයි, පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම නැර වෙන කිසිවක් මෙතන නැහැ කියලා දකින්නේ.

ඒ පංචස්කන්ධ ධර්ම මේ මේ හේතුන් නිසා ඇති වෙලා, මේ මේ හේතුන් නැති වන විට නැති වෙනවා. නැති වියන පංචස්කන්ධ ධර්මවල කිසිවක් ගේෂ වන්නේ නැහැ. සියල්ල ම අනිත්‍ය දි, සියල්ල ම නිරද්‍ය වි යනවා. මෙතන ආත්ම වශයෙන් හෝ, මම වශයෙන් හෝ, සත්ව පුද්ගල වශයෙන් හෝ ගැනීමට කිසිවක් ගේෂ වන්නේ නැහැ නේද කියන අවබෝධය ඇති වන විට ගුන්‍යතාවයකට සිත පත් වීමක් සහ, එහි දී වතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීමෙනුත්, ගුන්‍යතාවය ඉක්මවා යූමෙනුත් නිවනට සිත පත් වීමක් ගැන යි අප ප්‍රකාශ කලේ. ඉතා ම කෙටි සරල සාරාංශය යි ඒ.

හොඳයි, ඒ විධියට කටයුතු කිරීම තුළින් මේ අයටත් නිවන් සුව ලබා ගැනීමට වාසනාව ගක්තිය උදා වේවා කියලා ආකිංසනය කරමින් මේ දේශනාව දැන් නිම කරනවා.